


අයවැය හා තුරවැකියා



මූන්සේපේරන්සි
ඉන්වනැශනල්
ශ්‍රී ලංකා

ප්‍රමිත්‍ය දෙශයක උදෙසා

ප්‍රථම මුද්‍රණය - 2014
ව්‍යාපෘතීන්ගේ ඉන්විනැෂනල් ශ්‍රී ලංකා
අංක 183/5, හයිලෙවල් පාර, කොළඹ 06

දුරකථන - (94) 11 4369781
ගැක්ස් - (94) 11 2514588
වෙබ් අඩවිය - www.tisrilanka.org

ISBN: 978 - 955 - 1281 - 68 - 7

සැලසුම් කණ්ඩායම -
චිස්. රත්නායිල්
චි. කලෙකිමගල්
ආනන්ද ධර්මලිය ජයධේකර

උපදේශනය සහ සම්පත්දායකත්වය
චිම්.චි.ඩී. නෑරල්ස් (හිටුපු නියෝජන විගණකාධිපති)

සම්පාදනය -
ධනුෂ් සේනානායක

කංචිකය සහ ඇතුළත විත -
වෛද්‍ය ශ්‍රීනාත් තේනුවරගමගේ

සංයේකරණ සහාය -
නිශ්චර්යාගම බණ්ඩාර

පිටු සැලසුම් -
හරිත දිනනායක

සියලුම නිමිකම් ඇවිරනි. මෙහි අන්තර්ගත කරුණු උපයෝගී කරගැනීමේදී, ප්‍රකාශනය කිරීමේදී ව්‍යාපෘතීන්ගේ ඉන්විනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ ලිඛිත අවසරය ලබාගත යුතුය. ප්‍රජාතනත්ත්වාදය සඳහා වූ ප්‍රතික හාරයේ (NED) මුළු අනුග්‍රහය මත මුද්‍රණය කරන ලදී.

**අයවැය හා
තුරවකියා**

හටුන

පෙරවදුන	01
හඳුන්වීම	03
■ අයවැය යනු කුමක්ද?	05
■ අයවැය වතුය	
■ අයවැය සැකසීම	09
■ අයවැය සැකසීමේ ක්‍රියාවලියට ජනතා දායකත්වය ලබා ගැනීම	
■ අයවැය ලේඛනය ජනතාවාදී වීමට නම්	
■ අයවැය වාර්තාවක අන්තර්ගත ප්‍රධාන කරුණු	
■ රජය අපෙන් බඳු අයකර ගන්නේ ඇයි?	
■ බඳු මුදල් ගැන ඔබ දහ්නවාද?	
■ අයවැය වාර්තාව සඳහා අනුමැතිය ලබා ගැනීම	19
■ අයවැය අනුමතවීමේ ක්‍රියාවලිය	
■ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලතල	
■ ප්‍රතිචාර වාර්තන සහ පාශ්චාත්‍ය වියදම්	
■ අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ලබාගැනීමෙන් පසු	
■ අයවැය ක්‍රියාත්මක වීම	25
■ අයවැය ක්‍රියාත්මක වීමේදී අපට කළ හැකි දේ	
■ අයවැය ක්‍රියාත්මක වීමේදී සිදුවීය හැකි අනුමිකතා හා දූෂණ	
■ රාජ්‍ය ආයතන අයවැය ක්‍රියාත්මක කිරීම	
■ රාජ්‍ය ආයතනවිල ප්‍රසම්පාදන ක්‍රියාවලිය	29
■ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යනු	
■ මිල විමසීමට ප්‍රථමයෙන් සිදුකළ යුතු කටයුතු	
■ මිල ගණන් කැඳවීමේ ක්‍රියාවලිය	
■ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවීය හැකි දූෂණ හා අනුමිකතා	
■ අයවැය ක්‍රියාත්මකවීම පිළිබඳ පසුවිපරාම සිදු වන්නේ කෙසේද ?	37
■ අයවැය වාර්තාගෙන විපරම් කරන විගණකාධිපතිවරයා කවුද ?	
■ විගණකාධිපතිවරයාට පැවරී තිබෙන රාජකාරී මොනවාද ?	
■ විගණන මතය	
■ කෝජ් සහ කෝජා කම්ටුවල කාර්යභාරය	
■ අයවැය ක්‍රියාවලිය අධික්ෂණය කළ යුත්තේ ඇයි ?	
■ අයවැය ක්‍රියාවලියේදී අප සතු තුමිකාව කුමක්ද ?	45
■ සහකාරීත්ව අයවැය	
■ සමාජ විගණනය	
■ සිද්ධී අධ්‍යයනය	
අයවැයට අභාෂ නීතිරීති හා වතුලේඛ	52

පෙරවදන

අයවැය යනු සමඟ පුරවැසියකුගේම පීවිතයට සම්බන්ධ ක්‍රියාවලියකි. යම් පුද්ගලයකුගේ අයවීම් ඉක්මවා වැයවීම් වැසි වූ විට ඔහුගේ/ ඇයගේ පීවන පැවත්ම අනියෝගයට ලක් වේ. මෙනයින් විම පුද්ගලය අයත් වන පවත්ම මෙන්ම රටටද අයවැය ක්‍රියාවලිය තීරණාත්මකව බලපායි.

රටක අයවැය ප්‍රතිපත්තිය තීන්දු කිරීමේ තනි බලය පාලකය සනු වී පාලිතය හෙවත් පුරවැසිය ජ්‍යෙෂ්ඨකයකුගේ තත්ත්වයට පත් වූ විට විනි අනිතකර ප්‍රතිච්චයද ඉවසා සිරීමට පාලිතයට සිදුවේ.

මිට දැක කිහිපයකට පෙර මෙරට පාර්ලිමේන්තුවේ වාර්ෂික අයවැය ඉදිරිපත් කිරීම විශාල මහජන අවධානයක් දිනාගත් කටයුත්තක් බවට පත්විය. රට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ බඩු මිල අඩු වීම හා වැසි වීම පිළිබඳ දැන ගැනීමේ අවස්ථාව විය වීමයි. ඒ හැරැණු විට ආර්ථික ප්‍රතිපත්තිමය කාරණා පිළිබඳ සංවේදීනාවයක් පුරවැසියාට නොවේ. බඩු මිල අඩු වීම හේ වැසි වීම වාර්ෂික අයවැය ඉදිරිපත් කිරීමට පරිඛානිර කරණක් බවට පත් කරනු ලැබේම නිසා අයවැය නොරතුරු දැනගැනීමේ උනන්දුව මෙරට පුරවැසියාගෙන් කෙමෙන් නැති වී ගියේය. මෙය සතුවූ විය හැකි තත්ත්වයක් නොවේ.

රජයට බදු ගෙවන පුරවැසියන් වශයෙන් රටේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ දැනගැනීමේ අයිතිය මෙන්ම ප්‍රතිපත්ති සම්පාදනයට දායකවීමේ අයිතියද පුරවැසිය සතුය. විය ආත්සුකුම ව්‍යවස්ථාවෙන් මෙන්ම නොයෙකුත් සම්මුතින් මගින්ද බ්‍රඛ දී ඇති අයිතියකි. වහෙන් මෙරට පුරවැසියා තම ජන්දයෙන් මහජන නියෝජිතයන් පත්කර විම නියෝජිතයන්ට ප්‍රතිපත්ති සම්පාදනය හා සියලු තීන්දු ගැනීමේ බලය බ්‍රඛ දී තුදු ජ්‍යෙෂ්ඨකයකුගේ තත්ත්වයට පත් වී සිටී. මේ තත්ත්වය වෙනස්කර ගැනීමේ පළමු පියවර වන්නේ පුරවැසියා තම අයිතිය පිළිබඳ දැනුම්වත් වීමයි.

තම පීවන පැවත්ම කෙරෙනි සඡපුවම බලපාන අයවැය සකස් කිරීමේ හා විය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියෙහි තමන්ට ඇති වගකීම පිළිබඳ වැටහිමක් බ්‍රඛ ගැනීම හා ඒ අනුව කටයුතු කිරීම පුරවැසිය සතු අනුල්ලංසනිය අයිතියකි. ජ්‍යෙෂ්ඨක පුරවැසියකු වෙනුවට ක්‍රියාකාරී පුරවැසියකු පීවත් වන සමාජයක යහපාලනය ආරක්ෂා වෙයි. විසේ නොවූ කළේනි දූෂණායට වංචාවට හා හීජනායට පාර කැපේ. අයවැය ක්‍රියාවලිය විෂය කරගතිමින් සකස් කෙරෙන “අය වැය හා පුරවැසිය” ග්‍රන්ථය රටක ආර්ථික ප්‍රතිපත්ති සැලසුම්කරණයේ හා ක්‍රියාවට නැංවීමේ පුරවැසි දායකත්වය කුමක්ද යන්න පිළිබඳව සරල මාර්ගෝපදේශනයකි.

“අයවැය” ප්‍රස්තුත කරගනිමින් විම විෂය ක්ෂේත්‍රයට අදාළ ආයතන ව්‍යුහයන්, ව්‍යවස්ථා රාමු සහ සම්මුතින් පිළිබඳ මූලික හැඳින්වීමක් ඉදිරිපත් කිරීමටද මෙහි සම්පාදකවරු උත්සාහ දරා තිබේ. මෙහි ප්‍රධාන උපදේශකවරයා වශයෙන් කටයුතු කළ හිටපු නියෝජන විගණකාධිපති ව්‍ය. ඩී.ඩී.ඩී. හැරල්ඩ් මහතා මෙම කෘතිය සම්පාදනය කිරීමට දැක්වූ පරිශ්‍රමය විශිෂ්ටය.

අයවැය ක්‍රියාවලියෙහි පුරවැසි දායකත්වය අර්ථවත් කිරීම සඳහා මෙයින් කිසියම් පිටිවත්තකක් ලැබේය යන්න අපගේ විශ්වාසයයි. එට දායකවූ සියලු දෙනාට අපගේ ස්තුතිය නිමි වේ.

චික්. රනුගේ
විධායක අධ්‍යක්ෂ

හැඳින්වීම

අපේ කසම ඩීමට සිනක කරන හාල්, පොල්, ව්‍යුවල්, පහේ රික වගේම අපේ අනෙකුත් අවශ්‍යතා වන ගෙවල් කුම්, බස් ගාස්තු, විදුලි ජල බිල්, බෙත් හේත්, දුරුවන්ගේ අමතර පංති ආදි මේ සියල්ලක්ම සඳහා යන වියදුම අත මිට වන මුදලින් පිරමසා ගන්න හැරී අප දුන්නවා. වෙනම අපේ මිටේ ගැවසෙන සළුම් මඟ වුණු වෙළාවට තායට පොලියට මුදල් බ්‍රබා ගන්නවා වගේම සමර වෙළාවට අපට අපේ වටිනා කියන දේ උගසට තියලත් මුදල් බ්‍රබා ගන්න වෙන අවස්ථා විමටයි.

මේ විදියට අපේ “අය” වගේම අපේ වියදුම් වෙනම නැත්තම් “වැය” ගැනත් අපට හොඳ අවබෝධයක් තිබෙනවා. මාසෙකට අපේ අතට කොයිතරම් මුදලක් විනවද, කොයි කොයි දේට ඇපි මොන තරම් මුදලක් වියදුම් කරනවද කියන වික ගැන අප නිතර සිතනවා; ඒ වාගේම සැලසුම් කරනවා. තාය ගන්නෙන් පොලිය අඩුදී? පහසුවෙන් පියවන්න පුව්වන්ද කියන දේ සලකලා බලමයි. ඒ වගේම ඇපි වටිනා කියන දේ උගසට තියලා මුදලක් බ්‍රබා ගන්නේ අමාරුම අවස්ථාවක්නම් පමණයි. මෙමෙස අපට අපේ ගෙදර අය වැය ගැන හොඳ වැට්තිමක් තියෙනවා. ගෙදරක අයවැය ගැන තීරණ ගන්නේ ගෙදර පාලනය කරන ස්වාමිය. වෙනම නැත්තම් බිරද. ඉතින් මේ දෙන්නා මුදල් වියදුම් කරන ආකාරයේ අඩුපාඩු පවුල් අනෙක් අය දැකිනවා වගේම පෙන්නලා දෙනවා. මඟ පාඩුවකදී පිහිට වෙනවා.

වේත් අපේ ගෙදර අයවැයට බලපාන්නේ අප වියදුම් කරන ආකාරය පමණදී? වෙනත් දේත් අපේ අයවැය සිද්ධ වෙන ආකාරයට බලපාන්න පුව්වන්ද?

අද රු 12 ඉදාලා පාන් මිල රැපියල් දැනයකින් ඉහළ නැගලා, වෙනම නැත්තම් පෙවුල් සිසල් ඇතුළු ඉන්ධන මිල රැපියල් විස්සකින් ඉහළ නැගින බව පුවෘත්ති විකාශයකදී වෙනම නැත්තම් දුරකථන කෙරී පණිවිධියකින් අපට දැනගන්න ලැබෙනවා. ඇපි කරඛාගෙන ඒ ගණන ගෙවනවා මිසක්, මේ ආකාරයට මිල ඉහළ යන්න හේතු මොනවාදී? ඒ තීරණ ගන්න අය කවුරුන්දැයි හොයන්න උත්සාහ ගන්නේ නෑ. ඒ අපට ඒ ගැන කළ හැකි දෙයක් නැති බව අප තිතන තිසා.

වේත් අන්තටම අපේ මුදල් වියදුම් වෙන ආකාරයට බලපාන සාධක, තීරණ ගැන දැනගන්න අපට අයිතියක් නැදුදු? වැඩි සද්දයක් බද්දයක් නැතුවම අප බ්‍රබාගන්න සේවයට අදාළ වර්පනම් ගාස්තු, දුරකථන, විදුලි ගාස්තු ආදි නොයෙක් සේවා ගාස්තු පියවා දමනවා. ඒ වගේම භාණ්ඩයක් මිලට ගැනීමේ දී විකතු වුණු බදු ගාස්තුත් ගෙවනවා.


අප ගෙවන මුදල් ගැන තීරණ ගැනීම වෙනුවෙන් මඟිහත් වෙන්නේ කොහොමද? අපි හැමෝටම ඒ දේ කරන්න බඳුරු නිසය අප වෙනුවෙන්, අපට බලපාන ප්‍රශ්න වෙනුවෙන් මඟිහත් වෙන්න අපේ නියෝජිතයෙක් පාර්ලිමේන්තුවට පත් කරලා යවන්නේ. අප ගෙවන බඳු මුදල් ගැන තීරණ ගැනීමේ වගකීම පැවරෙන්නේ මේ පාර්ලිමේන්තු නියෝජිත පිරිසටයි.

අප දත්ත ආකාරයට හැම අවුරුද්දකම නොවැමිබර් මායේ මෙලෙස අපෙන් අය කරගන්නා මුදල් වැය කරන ආකාරය පිළිබඳ පාර්ලිමේන්තුවේද විවාදයට ලක් වෙනවා. ඉන් පස්සේ මිල ඉහළ යන භාණ්ඩ හා සේවා, පිළිබඳවත් රජය අධ්‍යාපනය, සෞඛ්‍ය යනාදී සේවාවන් සඳහා වියදුම් කරන මුදල් පිළිබඳවත් අපට දැනගන්න ලැබෙනවා. බ්‍රූ මිල වැඩි වුණ බව අපේ සාක්ෂුවට තොඳීන් දැනුණාත් අපට ඉදිරිපත් කරපු ආකාරයට රජය වීම මුදල් ඒ වික් වික් අංශ වලට වියදුම් කළාද, නැද්ද කියලා නම් අපට නිවැරදිව දැන ගන්න ලැබෙන්නේ නැහැර.

අපිට ඒ ගැන දැනගන්න පුළුවන්ද? අපිට ඒ ගැන හාරා අවුස්සලා හොයන්න තියෙන අයිතිය කුමක්ද? විහෙම නම් අප ඒ තොරතුරු ලබා ගන්නේ කොතැනින්ද? අපට තනි තනිව හා සාමූහිකව ඒ ගැන යමක් කළ හැකිද?

මේ අත්පාත සම්පාදනයේදී විශේෂ අවධානයක් යොමු කර ඇත්තේ රට තුළ සිදුවන අයවැය ක්‍රියාවලිය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමත්, දැනට අයවැය ක්‍රියාත්මක වීමේදී පවතින දුර්වලතා සහ ගැටුම හඳුනා ගැනීමට ජනතාවට මග පෙන්වීමත් යන කරුණු කෙරෙතිය.

දැනට ක්‍රියාත්මක වන අයවැය ක්‍රියාවලිය මහජන අධික්ෂණයට ලක් කිරීමත්, මේ විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ලබා ගන්නා දැනුම්වත්හාවය පාව්චිචි කරම්න් ජනමාධ්‍ය, සිව්ල් සංවිධාන ක්‍රියාධරණය්, මහජන නියෝජිතයින් මෙන්ම මහජනතාව රටේ සංවර්ධන ව්‍යාපෘති අධික්ෂණය සහ විගණනය සම්බන්ධයෙන් උනන්දු වන, විසේම තම අයිතිවාසිකම් පාව්චිචි කරම්න් රට මඟිහත් වන පිරිසක් බවට පත් වනු දැකීම අපගේ අපේක්ෂාවයි.



ଅଇୟ ଯାଏ କଲକ ଦ ?

අයවැය යනු කුමක් ද ?

අන් බොහෝ රටවල්වල මෙන්ම ශ්‍රී ලංකාවේ ද මධ්‍යම රජය, පළාත් සහ සහ පළාත් පාලන ආයතන, රාජ්‍ය පාලනය සහ රාජ්‍යය පවත්වා ගැනීමේ වගකීම් දරයි. මෙහිදී මධ්‍යම රජයට රාජ්‍ය ආරක්ෂාව, නීතිය හා සාමය පවත්වා ගැනීමේ වගකීම් පැවත්‍ර. පළාත් පාලන ආයතනවල තුම්පාව වන්නේ අභ්‍යා ප්‍රදේශවල සංවර්ධන කටයුතු මෙහෙයුම් සහ මහජන සේවාවන් පවත්වාගෙන ගාමයි. ඒ සඳහා ව්‍යුත් ආයතනවලට මූල්‍ය සහ අවශ්‍ය අනෙකුත් ප්‍රතිපාදන මධ්‍යම රජය මගින් සපයනු ලැබේ. මධ්‍යම රජය මේ සියලු කටයුතු සඳහා අයවැය මගින් ප්‍රතිපාදන ලබා ලෙයි.

රජයක් රාජ්‍ය පාලනය සඳහා මූල්‍ය ප්‍රතිපාදනය කරගන්නා ආකර්‍ය මෙන්ම නිශ්චිත සේෂ්‍රු කාල රාමුවක් තුළ ව්‍යුත් මුදල් විවිධ අංශ සඳහා වැය කිරීමට බලාපොරොත්තු වන ආකාරයද අයවැයෙන් හෙළි කෙරේ. ඒ අනුව අයවැය වාර්තාව රජයේ අරමුණු සහ අපේක්ෂා පිළිබිඳු කරන කැබිපතකට සමාන කළ හැකිය. ව්‍යුත් මේ අය වැය වාර්තාව හොඳුන් අධ්‍යාපනයකර රජය කොතරම් දුරකට ව්‍යුත් වාර්තාවට අනුකූලව කටයුතු කරන්නේද යන්න අධික්ෂණාය කිරීමේ වගකීමක් සිවිල් සමාජයට සහ පුරවැසියන්ට පැවත්‍ර. ව්‍යුත් රාජ්‍ය පාලනයේ විනිවිද්‍යාවය හා වගකීම් ක්‍රියාවලිය ඇති කිරීම සඳහා ජනතා සහභාගිත්වය ලබා දීමට අයවැය මගින් අවස්ථාවක් හිමි වේ.


රජයේ අයවැය වාර්තාව පුරවැසියන්ට සපුළුම බලපාන කාරණයකි. ජනතාව විහි පාර්ශ්වකරුවෙකු ද වෙයි. වෘහන්, රාජ්‍ය අයවැය ක්‍රියාවලිය සැකසෙන්නේ කෙටෙසදී? ඒ පිළිබුද ශ්‍රී ලංකා ජිත ජනතාව ලෙස අපට දැනුම්වත් ව්‍යුත් සහ සහභාගි ව්‍යුත් පවතින ඉඩකඩ සහ යාන්ත්‍රණයන් කෙබිලුදී? සැබෑවින්ම අයවැය සකස් කිරීමේ ක්‍රියාවලියට ජනතා සහභාගිත්වය වැදගත් වන්නේ කුමන අවස්ථාවලදී ද? රජයක් විසින් සකස් කරනු ලැබ පාර්ශ්වකීම්තුවේදී අනුමත කරගන්නා අයවැය අධික්ෂණාය කිරීම ජනතාවගේ කාර්යභාරයේ කොටසක්ද? යන කරුණු කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත්ය.

අයවැය වතුය

රජයක අයවැය වාර්තාව යනු සැලසුම් කරන ලද වියදුම් සහ අපේක්ෂා ආදාළම රජයක් විසින් කළමනාකරණය කරගන්නා අයුරු පිළිබිඳු කරන ප්‍රතිපත්තිමය ලියවිල්ලයි. මෙම වාර්තාව සැකසීම ක්‍රියාකාරකම් රැසක් හරහා සිදු කෙරේ. රාජ්‍ය ආයතන මෙන්ම පළාත් පාලන ආයතන විවිධාකාරයෙන් ඒ සඳහා දායක වෙයි. සිය ආයතන මට්ටම් මාසිකව අයවැය වාර්තා සැපයීම, ඉදිරි වසර සඳහා ක්‍රියාකාර සැලසුම් සකස් කිරීම, විවිධ සංවර්ධන ව්‍යුත් සඳහා ව්‍යුත් යොමු විසින් වෘහන් සැකසීම මෙශෙස සිදු කෙරෙන කටයුතු පිළිබුද උදාහරණ කිහිපයකි. මෙවත් කටයුතු සඳහා දායක වෙමින් වික් ආයතන අයවැය වතුයේ විවිධ අවස්ථාවන් හා සම්බන්ධ වෙයි.

අයවැය වතුය





అయవ్వాడ కటుకీల

අයවැය සැකසීම

අයවැය සැකසීමේ වගකීම රජයේ විධායකය සතුය. මෙම ක්‍රියාවලියේ සම්බන්ධිකරණය සිදු කෙරෙන්නේ මුදල් අමාත්‍යාංශය මගිනි. මෙහිදී මුදල් අමාත්‍යාංශය වික් වික් අමාත්‍යාංශය, සංස්ථා, මණ්ඩල මගින් වෙන් වෙන් වශයෙන් තොරතුරු ලබාගැනීමක් සිදු කර රජයේ ප්‍රමුඛතා ආදායම් සහ අපේක්ෂිත වියදුම් සමාගම සංස්ථා බැව්‍යාමක් කරනු ලැබේ.

මෙයට අමතරව මුදල් අමාත්‍යාංශය සංස්ථාව සහ වාණිජ මණ්ඩල මෙන්ම වෙනත් ශේෂීත්වලින් (සෞඛ්‍ය, අධ්‍යාපන) ඇඳහස් ලබා ගැනීම් සිදු කරයි. විමෙන්ම අයවැය පිළිබඳ මහජන යෝජනාව ඉල්ලා ප්‍රවිත්පත් දැන්වීම් ද පළ කරනු ලැබේ.

අයවැය සැකසීමේ ක්‍රියාවලියට ජනතා දායකත්වය ලබාගැනීම

ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයට (Organisation for Economic Co-operation and Development - OECD) අනුව පූර්ව අයවැය ප්‍රකාශය අයවැය යෝජනාව පාර්ලිමේන්තුව තුළ සහාගත වන දිනට මසකටවත් කමින් ප්‍රකාශයට පත් කළ යුතුය.

- විමෙන්ම විසර්ජන පනත් කෙටුම්පත අභ්‍යාවත අය වැය ව්‍යාපෘති ආරම්භ වීමට අවම වශයෙන් මාස 3 කට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් මහජනතාවට හා මහජන නියෝජනයන්ට සිය ඇඳහස් දැක්වීමට ඉඩ කඩ සැලකේ.
- රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරී සැබුම් (Action Plan) මහජනතාවට ලබා දිය යුතුය.
- අයවැය පිළිබඳ මාසික වාර්තා ජනතාව වෙත ලබා දිය යුතුය.
දිඟු :- පාසල් ගොඩනැගිල්ලක් සඳහා මුදල් වෙන්කර ඇතත් විය ඉවු විනාමැති නම් ඒ බව අදාළ බලධාරීන්ට දැන්වීමට විමෙන් මහජනතාවට අවස්ථාවක් ලැබේ.

අයවැය වතුය යනු කුමක්ද? විනි අධිංගු සංරචක සඳහා ජනතා සහභාගීත්වය ලබා දිය හැකි ආකාරය කවරේද? යන්න පිළිබඳ ජනතාව දැනුම්වත් කළ යුතුයි.

- මෙරට සියලු සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජය පාදක කරගනු ලබන්නේ පවත්නා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයයි. විහෙන් විම වැඩ පිළිවෙළ තුළ අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මය පිළිබඳ අලේක්සින අරමුණු සහ සාක්ෂාත් කරගත යුතු ඉලක්ක පිළිබඳ සාමාන්‍ය ජනතාව කොතරම් දැනුම්වත් වී නිඛෙනවාදා? විම ප්‍රකාශන ලබා ගැනීමට හැකි විකම ස්ථානය රජයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුව පමණක් බව කෙතරම් පිරිසක් දැන්නවාදා?
- මහජන අදහස් ලබාගැනීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදුවීමට නම් අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය යනාදී සෑම ගෙෂ්තුයක් පිළිබඳව ජනතාවට ප්‍රමාණාවත් දැනුමක් ලබාදෙන වැඩ පිළිවෙළක් පැවතිය යුතුය.
- පවතින සම්පත් ඇතුළත ජනතා අවශ්‍යතා ප්‍රමුඛතා ගත විය යුතු අතර විය ජාතික ප්‍රතිපත්ති හෝ සංවර්ධන සැලසුම් සඳහා අනුගත වන ආකාරයද සොයා බැඳීම යුතුයි.

අයවැය සැකසීමේ ක්‍රියාවලිය සඳහා සත් කිහිපයක් හෝ මාස කිහිපයක් ගතවිය හැකිය. අනතුරුව මූල්‍ය ගෙෂ්තුයේ විශේෂයෙන්, ප්‍රතිපත්ති සම්පාදකයන් වැනි විවිධ ගෙෂ්තු රැසක විශේෂයෙන්ගේ විකුණුවෙන් අයවැය පිළිබඳ තාක්ෂණික සැලස්ස්මක් ඉදිරිපත් කරනු ලැබේ. මෙම ලෙස ඉදිරිපත් කරනු ලබන තාක්ෂණික සැලස්ස්ම හෝවත් අයවැය වාර්තාව සෑම වසරකම තොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර වී අවස්ථාවේදී ජනමාධ්‍ය හරහා ජනතාවටද වී පිළිබඳ දැනගැනීමට අවස්ථාව සැලස්සේ.

විහෙන් මෙම තාක්ෂණික සැලස්ස්ම කිසිදු ආකාරයකින් සාමාන්‍ය ජනතාවට පැහැදිලි කිරීමක් හෝ විමෙස සාමාන්‍ය ජනයාට පැහැදිලි වන ලෙස විම සැලස්ස්ම සරලව ඉදිරිපත් කිරීමක් සිදු තොවේ.

සමහර රටවල මහජනතාවට තෝරැමී ගත හැකි සරල ආකාරයකින්ද අයවැය ඉදිරිපත් කරනු ලබයි. විය “පුරවැසි අයවැය” (Citizens Budget) ලෙස හඳුන්වනු ලැබේ.

මෙය අයවැය ක්‍රියාවලිය තුළ සිදුවිය යුතු අත්‍යවශ්‍ය පියවරක් ලෙස ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය පිළිබඳ ආයතනය (OECD) මගින් හඳුනා ගෙන ඇත.

අයවැය ලේඛනය ජනතාවාදී වීමට නම්

අයවැයේ වික් වික් ශීර්ෂය වඩාත් සරල ආකාරයට පුරවැසි අයවැයක් මගින් පැහැදිලිව ඉදිරිපත් කළ යුතුය. උදාහරණයක් ලෙස අධ්‍යාපනය සඳහා රජය මගින් වෙන්කරනු ලද මූලු රැසියල් බිමියන 16 ක් තම් විය වික් වික් පළාත් සඳහා බෙදා යන්නේ කවර ආකාරයෙන්ද? පාසල්වල ගුරු වැටුප් ඉහළ නැංවීමට කෙතරම් මූලක් යෙදුවෙන්නේද? කෙතරම් දිස්ත්‍රික්ක ප්‍රමාණයක කොපමත් පාසල් සංඛ්‍යාවක් සඳහා විද්‍යාතාර සඳීමට මූල්‍ය වෙන් කොට තිබේද? වියේ නම් ඒ මූල්‍ය ප්‍රමාණය කෙතරමිද ආදි වශයෙන් තිශ්විතව පැහැදිලිව සඳහන් වන සරල පුරවැසි අයවැයක් ජනතාවට ඉදිරිපත් කළ යුතුය.

මෙහිදී මහජන නියෝජන කාර්යකාරයට පහත සඳහන් දේ ඇතුළත් වෙයි.

- තම ප්‍රදේශයට අදාළව මහජනතාව අදහස් කළ ආකාරය සහ අයවැය පිළිබඳ දැනුම ලබාගැනීම සිදු වූ ආකාරය පැහැදිලි කිරීම.
- ජනතා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදීම.
- ප්‍රමුඛතා තීරණය කළ ආකාරය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම.
- පවතින සම්පත් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම.
- ඒ අනුව ව්‍යුතුෂ්‍ය තීරණ ප්‍රකාශයට පත්කිරීම.
- විම තීරණ අයවැය සැකසීමට යොදා ගත් ආකාරය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම.

ඉන්දියාවේ මහජන අයවැයක් සඳහා මුල පිරිමේ (Peoples Budget Initiative) අන්දකීම්*

ඉන්දියාවේ රාජ්‍ය අයවැය සැකසීමේ ක්‍රියාවලියට ප්‍රමුඛ ජනතා අවශ්‍යතා ඇතුළත් කරගැනීම පිළිබඳ තීරණ ගැනීමට පෙළඳවීමක් සිදුකරන්නා වූ ජනතා අදහස් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ කිරීමේ අරමුණු පෙරදැරිව 2006 වසරේදී සිවිල් සංවිධාන රැසක සහභාගිත්වයෙන් 'මහජන අයවැයක් සඳහා මුළපිරිමේ විකමුතුව' පිහිටුවා ගන්නා ලදී.

* Charter of Demands for Union Budget 2013-14 (Peoples Budget Initiative)

2006 වසරේදී සිවිල් සංචාරක රුසක ඒකතුයේ සැකසුන මෙම විකමුතුව වෙත පැවරැණු මුළුක කාර්යභාරයක් වූයේ ඩීම් මට්ටමේ පැන නැගුණු අවශ්‍යතා හඳුනාගැනීමත් පාතික අයවැයට පෙර එම අවශ්‍යතා ප්‍රමුඛතා ගත කිරීම සඳහා පාතික සම්මේලනය පැවැත්වීමත්ය. 2011 සිට මෙම පාතික සම්මේලනයට පෙර කළුපිය සම්මේලන පැවැත්වේ. මේ වන විට මෙම විකමුතුවට ප්‍රාන්ත 23ක සිවිල් සංචාරක 400ක් සම්බන්ධ වී සිටි.

මෙම මහජන අයවැය පිළිබඳ කතිකාවේදී තීරණාත්මක කෙළේ ලෙස නම් කර තිබෙන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ජලය හා සංඝාරක්ෂාව, ග්‍රාමීය සංවර්ධනය, කෘෂිකර්මය, ආහාර සුරක්ෂිතතාවය සහ දේශගුණ විපර්යාස සඳහා කටයුතු කිරීමයි. මෙම සංවාදය තුළ දරයෙන් / ප්‍රමුණ් ස්ථීති, කුලහීන යැයි සම්මත කණ්ඩායම්, ආදිවාසි, මුස්ලිම් ජනතාව ආධාර සහිත ව්‍යවහාර සහ අවධිමත් සහ ගෘහාණිත රැකියාවල නියුත කණ්ඩායම් පිළිබඳ සුවිශේෂ අවධානයක් යොමු කර තිබේ.

මෙයට අමතරව බදු ආදායම පිළිබඳව මෙහිදී අවධානයට ලක් වේ. මෙහිදී ඉන්දියානු මධ්‍යම රජය අය කරගන්නා වතු බදු ප්‍රතිශතය අඩු විය යුතු බවත්, බදු අය කර ගැනීමේදී ප්‍රගතිස්ථීලි ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවයන් පෙන්වා දී තිබේ.

අයවැය වාර්තාවක අන්තර්ගත ප්‍රධාන කරණු


ඇස්ක්නමේන්තුගත ආදායම්
බදු ආදායම්
දේශීය මූල්‍ය
විදේශීය ණය
ආයතනවලින් ලබාගන්නා ණය
විදේශීය අරමුණල්

ඇස්ක්නමේන්තුගත වියදුම්
ප්‍රනරාවර්තන වියදුම්
ප්‍රාග්ධන වියදුම්

අයවැය ලේඛනයක ප්‍රධාන වශයෙන් ඇතුළත් වන්නේ වික් මූල්‍ය වර්ෂයක් තුළ රැඹයක් මගින් සිදු කරන්නේ යැයි අපේක්ෂාත ආදායම් සහ වියදුම්ය.

රජයට ආදායම් ලැබෙන්නේ කෙසේද ?

ආදායම්, අරමුදල් සහ ණය – (Revenue, Grants and Taxes)



මූල්‍ය වර්ෂයක් තුළ ඇස්ක්‍රීමෙන්තුගත රාජ්‍ය වියදම ගැන ඔබ දැන්නවාද?

රාජ්‍ය අයවැය ලේඛනයේ සඳහනන් වන වියදම් වර්ග 2 කි.

එම් පුහුරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් වශයෙනි.

4.5 උග්‍ර වියෙකු ආම විද්‍යා සංග්‍රහය

සංඛ්‍යාත්‍යන්තර වියදු	2011	2012	2013	2014			2015		
				ප්‍රතිඵලිත අංශය					
ප්‍රතිඵලිත අංශය	1,020,169,370	1,081,116,864	1,289,900,000	1,311,464,703	1,384,617,777	1,463,857,294	1,507,099,294	1,543,857,217	1,585,679,975
ප්‍රතිඵලිත අංශය	251,123,667	263,706,092	290,956,499	299,259,174	309,935,452	313,760,945	315,760,945	320,082,735	322,644,290
ප්‍රතිඵලිත අංශය	136,795,246	140,851,850	143,662,235	147,404,946	153,760,945	153,760,945	153,760,945	157,099,294	160,335,688
ප්‍රතිඵලිත අංශය	8,902,588	8,477,045	10,765,638	11,318,672	12,082,735	14,091,772	14,409,177	15,532,948	16,644,290
ප්‍රතිඵලිත අංශය	105,425,830	114,577,197	136,528,626	140,535,351	144,091,772	144,091,772	144,091,772	144,091,772	144,091,772
ප්‍රතිඵලිත අංශය	12,033,017	11,731,549	12,239,411	12,588,955	12,805,773	13,085,452	13,364,617,777	13,635,857,217	13,907,099,294
ප්‍රතිඵලිත අංශය	9,489,991	9,813,857	10,488,476	10,749,108	10,979,197	11,209,108	11,438,672	11,679,975	11,910,294
ප්‍රතිඵලිත අංශය	2,623,226	1,917,693	1,750,935	1,809,847	1,886,576	1,965,051	2,043,735	2,122,045	2,195,222,045
ප්‍රතිඵලිත අංශය	62,159,462	65,413,983	85,415,676	87,794,606	89,197,790	9,420,966	9,420,966	9,420,966	9,420,966
ප්‍රතිඵලිත අංශය	1,741,139	2,056,345	2,327,248	2,455,026	2,582,347	2,710,026	2,838,026	2,965,026	3,092,026
ප්‍රතිඵලිත අංශය	10,063,141	10,211,274	16,355,431	16,286,911	16,782,677	17,286,911	17,786,911	18,286,911	18,786,911
ප්‍රතිඵලිත අංශය	30,047,671	30,589,196	36,190,002	34,179,683	34,002,343	34,761,227	34,761,227	34,761,227	34,761,227
ප්‍රතිඵලිත අංශය	17,616,649	18,244,213	26,292,695	28,271,635	31,330,725	31,330,725	31,330,725	31,330,725	31,330,725
ප්‍රතිඵලිත අංශය	3,687,862	4,512,952	4,250,300	4,389,351	4,499,628	4,789,231	4,789,231	4,789,231	4,789,231
ප්‍රතිඵලිත අංශය	4,018,928	4,128,908	4,891,954	5,067,714	5,341,086	19,449,662	19,449,662	19,449,662	19,449,662
ප්‍රතිඵලිත අංශය	2,003,202	1,985,295	2,358,875	2,327,601	2,548,900	9,300,671	9,300,671	9,300,671	9,300,671
ප්‍රතිඵලිත අංශය	1,408,480	1,415,090	1,653,925	1,708,428	1,801,054	1,876,401	1,876,401	1,876,401	1,876,401
ප්‍රතිඵලිත අංශය	60,945	748,522	879,250	931,085	1,011,132	3,570,586	3,570,586	3,570,586	3,570,586
ප්‍රතිඵලිත අංශය	33,954,160	34,636,937	34,968,438	36,323,517	38,631,564	144,560,456	144,560,456	144,560,456	144,560,456
ප්‍රතිඵලිත අංශය	3,038,738	2,653,094	3,207,273	3,271,245	3,348,836	12,480,448	12,480,448	12,480,448	12,480,448
ප්‍රතිඵලිත අංශය	1,875,889	2,129,504	2,599,270	2,750,907	2,834,566	10,304,290	10,304,290	10,304,290	10,304,290
ප්‍රතිඵලිත අංශය	7,945,430	8,213,724	9,600,970	9,906,677	10,241,597	37,962,868	37,962,868	37,962,868	37,962,868
ප්‍රතිඵලිත අංශය	3,741,854	3,146,846	3,779,782	4,124,882	4,124,882	15,028,455	15,028,455	15,028,455	15,028,455
ප්‍රතිඵලිත අංශය	18,493,767	18,352,249	15,634,024	16,217,746	17,791,680	68,137,217	68,137,217	68,137,217	68,137,217
ප්‍රතිඵලිත අංශය	3,038,217	328,912,104	147,219	200,000	300,000	647,219	647,219	647,219	647,219
ප්‍රතිඵලිත අංශය	32,351,989	34,056,153	48,565,827	51,996,420	57,279,731	191,900,131	191,900,131	191,900,131	191,900,131
ප්‍රතිඵලිත අංශය	100,276,853	111,384,967	129,457,996	138,475,590	150,193,670	529,512,182	529,512,182	529,512,182	529,512,182
ප්‍රතිඵලිත අංශය	37,704,451	40,791,218	44,893,010	47,119,777	49,345,111	182,149,116	182,149,116	182,149,116	182,149,116
ප්‍රතිඵලිත අංශය	31,172,962	38,596,734	39,010,100	41,751,880	47,760,100	167,084,784	167,084,784	167,084,784	167,084,784
ප්‍රතිඵලිත අංශය	1,793,738	1,789,259	2,044,864	1,993,667	2,013,274	7,841,064	7,841,064	7,841,064	7,841,064
ප්‍රතිඵලිත අංශය	1,548,229	1,704,339	1,978,384	2,082,472	2,181,714	7,946,966	7,946,966	7,946,966	7,946,966
ප්‍රතිඵලිත අංශය	94,645,098	96,026,405	102,865,000	111,066,000	119,819,300	429,776,705	429,776,705	429,776,705	429,776,705
ප්‍රතිඵලිත අංශය	4,342,476	4,603,030	1,696,990	1,686,581	1,342,817	9,329,018	9,329,018	9,329,018	9,329,018
ප්‍රතිඵලිත අංශය	423	353,008,964	370,030,000	444,435,000	476,035,000	1,789,435,000	1,789,435,000	1,789,435,000	1,789,435,000

රජය අපේන් බදු අයකරගන්නේ ඇයි ?

- රජය ආදායම වර්ධනය කරගැනීම තුළින් අතිවාර්ය මහජන සේවාවන් හොඳුන් හා අධික්වල සැපයීමට.
- ජනතාවගේ පිටත තත්ත්වය නගා සිවුවීමට සහ නීතිය හා සාමය පවත්වා ගැනීමට.
- ආදායම සහ දිනය යළි බෙදා හැරීමට
- ආර්ථිකය නියාමනයට
- මහා පරිමාණ ආර්ථිකය ස්ථාවර කරගැනීමට
- විශේෂ ආර්ථික ඉලක්ක වෙත ප්‍රගත්වීමට

6.2 සංඛ්‍යා සටහන

ආර්ථික වර්ගිකරණයට අනුව ආදායම

දිස්ත්‍රික්‍රය	2010		2011		2012
		අනුමත අයිතිවාසිකා	නාව්‍යාලික අයිතිවාසිකා		අනුමත අයිතිවාසිකා
රුපියල් මිලියන					
බදු ආදායම	724,747	861,943	812,611	1,000,559	
ආදායම බදු	135,623	154,883	157,309	190,270	
එකතුකළ අය මත බදු	219,990	238,390	215,576	264,917	
නිෂ්පාදන බදු	129,864	152,250	186,010	223,125	
ආනයන මත බදු	64,163	92,803	75,974	93,830	
අනෙකුත් බදු	175,107	223,617	177,742	228,417	
බදු නොවන ආදායම	92,532	101,377	122,166	105,522	
මුළු ආදායම	817,279	963,320	934,776	1,106,081	
ද.ඩේ.නි.යෙහි ප්‍රමිතයක් ලෙස					
බදු ආදායම	12.9	13.6	12.4	13.3	
ආදායම බදු	2.4	2.4	2.4	2.5	
එකතුකළ අය මත බදු	3.9	3.8	3.3	3.5	
නිෂ්පාදන බදු	2.3	2.4	2.8	3.0	
ආනයන මත බදු	1.1	1.5	1.2	1.3	
අනෙකුත් බදු	3.1	3.5	2.7	3.0	
බදු නොවන ආදායම	1.7	1.6	1.9	1.4	
මුළු ආදායම	14.6	15.2	14.3	14.7	

මූලය: මුදල් හා ප්‍රමාද දම්පාදන අමාත්‍යාංශය

බඳ මූදල් ගැන ඔබ දැන්හවාදී?

සංප්‍ර සහ වතු වශයෙන් බඳ වර්ග 2 කි

සංප්‍ර බඳ

- දේපල සහ ආදායම වෙනුවෙන් රජයට ගෙවීමට සිදු වන බඳ
- මෙම බඳවලදී බඳ බර පැටවෙන්නේ බඳ ගෙවන්නාටය. විම ගෙවීම මගනැරය නොහැකිය.

සංප්‍ර බඳ ලෙස අපිට ගෙවීමට ඇති බඳ මොනවාද ?

ଆදායම් බඳ, වර්පනම් බඳ (දේපල මත ගෙවීමට ඇති බඳ)

ଆදායම් බඳ ගෙවීම පැහැර හරින්නන් නිසා රජයට ලැබිය යුතු ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අනිම් වීම බරපතල ගැටුවක් වී ඇති බවට රජයේ පාර්ශ්වයෙන් මැසිවිලි නැගේ. මෙහිදී සිදු වන්නේ ඉහළ ආදායම් ලබන්නන්ගේ ඇතැම් පාර්ශ්ව දේශපාලන හා සමාජ බලය අනුව නීතියෙන් බාධාවක් නොමැතිව ආදායම් බඳ නොගෙවා සිටීමයි.

වතු බඳ

- වතු බඳ අයකර ගනු ලබන්නේ භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමේදීය. ආනයන බඳ වැනි බඳ පිළිබඳ අපට දැනගන්නට ලැබෙන්නේ නැත.

අපට ගෙවීමට සිදුවන සමහර වතු බඳ

- එකතු කළ අගයන් පිළිබඳ බඳ සහ ආනයන බඳ යම් රජයක් වතු බඳ මත බර තබා කටයුතු කරන්නේ නම් වියින් හැගෙන්නේ ආර්ථික අස්ථ්‍රාවර්ත්වයයි. අහෙක් අතට විම බඳ පැනවීමේ ත්‍රියාවලිය නිසා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පවා ඉහළ ගොස් සාමාන්‍ය ජනතාව දැඩි පිඩාවකට ගොදුරු වීමේ තත්ත්වයක්ද නිර්මාණය වේ. කොත්තමල්ල, අල, එස්තු, පර්ප්පු, උම්බලකඩ, මිරස් සහ සීනි යනාදී ආහාර දුව්‍යවල මිල බඳ පැනවීම නිසා ඉහළ යාම දුනී බවේ විෂම වතුය ගක්තිමත් වීමට බලපායි. විනම් ඇති හැකි අයගේ ආහාර වේල බඩු මිල නිසා සීමා නොවෙන නමුත් නැති බැර අයගේ ආහාර වේල බඩු මිල නිසා සීමා වේ.

ඉහළ ආර්ථික ගක්තියක් ඇති අයට බඳ සහන ලබා දෙමින් අත්‍යවශ්‍ය ආහාර දුව්‍ය සඳහා බඳ පැනවීම සාමාන්‍ය ජනතාවගේ කළකිරීමටද හේතු වේ.


අපෙන් බදු අය කිරීමට රජය මගින් බලය පවතා තිබෙන්නේ කාවෙනාදා?

එය සිදු කෙරෙන්නේ කොහොමද?

බදු අයකිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් අනුමතිය දීම ආණ්ඩුගුම ව්‍යවස්ථාවේ 148 වගන්තියේ සඳහන් කර ඇත. පාර්ලිමේන්තුව නීතියෙන් ලබාදෙන අධිකාරය අනුව රජයට කිසිදු බද්දක් අය කළ තොහැකිය. මේ අනුව බදු අය කරගැනීමේ බලය රජය විවිධ ආයතනවලට පවතා තිබේ. විම ආයතන විසින් බදු අය කරනු ලබන්නේ පාර්ලිමේන්තු පනතේ අධිකාරත්වයක් ඇතිවය. උදාහරණයක් ලෙස දේශීය ආදායම් කොම්සාරස් ජේනරාල් දේශීය ආදායම් පනත යටතේ ද, රේගු අධ්‍යක්ෂ ජේනරාල්වරයා රේගු ආයුධ පනත යටතේ ද, සුරු බදු කොම්සාරස් ජේනරාල්වරයා සුරුබදු පනත යටතේ ද, පාර්ලිමේන්තුව මගින් දී ඇති අධිකාරය යටතේ බදු ආදායම විකණ කරනු ලැබේ.

අයවැය සැකසීම සඳහා පාදක වන කරුණු,

අයවැය සැකසීමේදී රජයේ ආර්ථික ප්‍රතිපත්ති සැලකිල්ලට ගනු ලැබේ. රජයක් වෙනස් වූ අවස්ථාවක නම් වියට පෙර වසරවල පැවති ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට නව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ හඳුන්වා දී අයවැය ලේඛනය ඉදිරිපත් කරනු ලැබේ. වීමෙන්ම රාජ්‍ය වියදුම් සඳහා ඉහළ ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමද ඇති හැකි වේ. මෙතෙක් අයවැය සැකසීම ඉලක්කගත ජාතික සංවර්ධන සැලසුම් වන “යපි පුහුදුම් ශ්‍රී ලංකා” හෝ “මහින්ද වින්තන” වැඩ පිළිවෙළ පාදක කර ගෙන සිදු කෙරේ.



අයවැය වාර්තාව කළහා අනුමතිය ලබාගැනීම

අයවැය වාර්තාව සඳහා අනුමතිය ලබාගැනීම

අයවැය වතුයේ වැදගත් පියවරක් වන්නේ අයවැය වාර්තාව සඳහා විධායකය ව්‍යවස්ථාපාදකයේ අනුමතිය ලබාගැනීමයි.

මේ අවස්ථාවේදී විප්‍රෙක්ෂණ වසර වෙනුවෙන් වූ රජයේ ඇස්තමේන්තුගත අයවැය වාර්තාව මුදල් අමාත්‍යාංශවරයා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ. සිව්ල් සමාජ ක්‍රියාධරයන් මෙන්ම ජනතාව තුළ අයවැය වාර්තාව පිළිබඳ වඩාත් අවධානය ගොමු වන්නේ මෙලෙස මුදල් අමාත්‍යවරයා අයවැය වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීය. මේ අවස්ථාවේදී මාධ්‍ය මගින් අයවැය වාර්තාවේ අඩංගු කරගතු පිළිබඳ දීර්ඝ වශයෙන් වාර්තා කිරීම සිදු වේ. විහෙත් ආර්ථික විශේෂඥයන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් ආදි උගතුන් විස්ට සකසන අයවැය ලේඛන, තාක්ෂණික සැලසුමක් වන බැවේන් විහි අඩංගු කරගතු සාමාන්‍ය ජනතාවට සරලව මහාව විහා දීමත් පැහැදිලි කිරීමත් අත්‍යවශ්‍ය කරගතුකි. විභැවීන් අයවැය අනුමත වීමේ ක්‍රියාවලිය පිළිබඳ ජනතාව නිසි මෙස දැනුම්වත් කළ යුතුය.

අයවැය අනුමත වීමේ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද?

ආන්ඩුම ව්‍යවස්ථාවේ XVII පරිවෙශ්දයට අනුව රාජ්‍ය මුල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සනුය. මේ අනුව රජයේ විධායකයේ මුලිකත්වයෙන් සහ මුදල් අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සකසන ලද අයවැය පාර්ලිමේන්තුව තුළ පවත්වන ජන්ද විමසීමක් මගින් අනුමත විය යුතුය.

ආදායම විකතු කිරීම නීතියෙන් නීයම කළ යුතු බව ආන්ඩුම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර ඇත. විභැවීන් බදු පැහැවීම පාර්ලිමේන්තු නීති බලතල මත ක්‍රියාත්මක කළ යුතුය. උදාහරණ වශයෙන් ආදායම විකතු කිරීමේ බලය දේශීය ආදායම් බදු පනත මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජේනරාල්ට ලබාදී තිබේ.

රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ බලතල

- රජය සතුව ඒකාබද්ධ අරමුදලක් තිබේ. විකි ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ඉවත්කර ගැනීම පාර්ලිමේන්තු අධිකාරය මත මුදල් අමාත්‍යවරයා විසින් සිදුකරනු ලැබේ.
- පළාත් සහා සඳහා මුදල් වෙන් කිරීම.
- පාර්ලිමේන්තු ස්ථාවර කමිටු මගින් වම මුදල් අනුමත නීතිර්තිවලට අනුව වියදුම් කර ඇද්ද යන සුපර්ක්‍රාම වේම.
- අයවැය අනුමැතියට අදාළ විසර්ජන පනත් කෙටුම්පත සම්මත කිරීම.

පාර්ලිමේන්තුව මගින් අයවැය අනුමත කිරීමේදී සිදුවන්තේ රාජ්‍ය වියදුම් සඳහා නීත්‍යනුකූල බවක් ලැබේමයි. අයවැය ක්‍රියාවලියේ රාජ්‍ය වියදුම් සඳහා වගකීමටද මුදල් අමාත්‍යවරයා බැඳී සිටී.

විසර්ජන පනත යනු කුමක්ද?

කිසියම් වර්ෂයක රජයේ සියලු වියදුම් දැරීම සඳහා පාර්ලිමේන්තුව මගින් අනුමත කරන පනත විසර්ජන පනත මෙස හඳුන්වනු ලැබේ.

මේ පනතේ වික් වික් අමාත්‍යාංශයට, දෙපාර්තමේන්තුවට වෙන් කරන ලද ප්‍රතිචාර වියදුම් සහ ප්‍රාග්ධන වියදුම් පිළිබඳ උප රේඛනයක් ඇතුළත් කර තිබේ.

වික් වික් වර්ෂයේ අයවැය වාර්තාවට අදාළ විසර්ජන පනතේ පිටපතක් ලබාගත හැක්කේ කෙසේද?

විසර්ජන පනතේ පිටපත් මුදල් ගෙවා රජයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් ලබාගත හැකිය.



මොනවද මේ පුනරාවර්තන වියදුම් ?

රජය මගින් ඉටුකෙරෙන සේවාවන් ඒ ආකාරයෙන් පවත්වා ගැනීම සඳහා දැරූමට සිදුවන වියදුම් පුනරාවර්තන වියදුම් ලෙස හඳුන්වේ.

පුනරාවර්තන වියදුම් සඳහා ඇතුළත් වන්නේ

- සේවක ප්‍රධාන නඩු ගෙවීම්
- ගමන් වියදුම් හා දුරකථන
- ජල හා විදුලි ගාස්තු
- ගොඩනෑගිලි නඩුන්තු කිරීම් ආදියේ

ප්‍රාග්ධන වියදුම් යනු

අලුතින් යම් සංවර්ධන ව්‍යාපෘතියක් ඇරැණුම, පවතින යමක් සඳහා අලුතෙන් යම් අංශයක් විකතු කිරීම වැනි කටයුතු සඳහා කරන වියදුමයයි. උදාහරණයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මහින්දෝදය විද්‍යාගාර ඇරැණුම ආදිය සඳහා ඇස්ථමේන්තුගත වියදුම ආදිය දැක්විය හැකියි.

විවාදයෙන් පහ මූල් අමාත්‍යවරයා මත පු ගැටු සහ අදහස්වලට ප්‍රතිචාර දක්වනු ලැබේ. ඉන් අනතුරුව පාර්ලිමේන්තු සභිකයන් හට අයවැයට සහ වියට අදාළ ප්‍රතිපත්ති පිළිබඳ අදාළ ජන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබේ.

අයවැය වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු නිශ්චිත කාල වකවානුවක් තිබේද?

මූල් අමාත්‍යවරයා නව මූල්‍ය වර්ෂය ඇරැණුමට මාස 02 කට පෙර පාර්ලිමේන්තුව වෙත අයවැය වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

විසර්ජන පහත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන්නේ ඇයි?


- වික් වික් මූල්‍ය වර්ෂයක් සඳහා අයවැයට අදාළ වන විසර්ජන පහත් කෙටුම්පත මූල් අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවට අයවැය වාර්තාව ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි කළේ ඇතිව ගැසට් නිවේදනයක් ලෙස මූල්‍ය කර ප්‍රකාශයට පත් කළ යුතුය.
- විසර්ජන පහත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ, මහජනතාවට රාජ්‍ය වියදුම් පිළිබඳ දැන ගැනීමේ අවස්ථාව ලබා දීමයි. විසේම පාර්ලිමේන්තුව තුළ අයවැය වාර්තාව විවාදයට ගැනෙන අවස්ථාවේදී මහජන නියෝජනයින් මගින් සිය අදහස් යොළනා ඉදිරිපත් කිරීමට මහජනතාවට ඉඩ සැලැස්වීමයි.

අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ලැබීමෙන් පසු

- අයවැය වාර්තාව පාර්ලිමේන්තුව වෙත ලැබීමෙන් පසු විය පාර්ලිමේන්තුව සතු ලියවීල්ලක් සේ සඳහකයි.
- විසර්පන පහත් කෙටුම්පන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු විය දෙවන වර කියවීමේදී මුදල් අමාත්‍යවරයා අයවැය කථාව ඉදිරිපත් කරන අතර පසුව අයවැය විවාදය පවත්වා ඒ පිළිබඳ ජන්ද විමසීමක් සිදු කොට අයවැය සම්මත කරගැනීම සිදු චේ.

අය - වැය ක්‍රියාවලිය තුළ මහජන නියෝජන කාර්ය භාරය

- විසර්පන පහත් කෙටුම්පතේ අඩංගු කරනු මහජනතාවට පැහැදිලි කර දීම සහ ඔවුන් දැනුම්වත් කිරීම.
- අයවැයට අදාළ ආර්ථික හා සමාජීය ප්‍රතිපත්ති පිළිබඳ මහජනතාවට, ජනමාධ්‍ය, විද්‍යාත්මක සහ සිවිල් සංවිධාන ක්‍රියාධරයන් දැනුම්වත් කිරීම.
- මත විමසීම සහ ජනතා අදහස් පාර්ලිමේන්තු විවාදයේ ඉදිරිපත් කිරීම.
- ජනතා අදහස් පාර්ලිමේන්තු විවාදයේදී ඉදිරිපත් කිරීම වෙනුවෙන් රජයේ පාර්ශ්වය ඒ පිළිබඳ දැක්වූ ප්‍රතිචාර ගැන මහජනතාව වෙත සන්නිවේදනය කිරීම.
- ජනතා අදහස් හා විරෝධතා සඳහකීමට ලක් නොවුණු අවස්ථාවන්හිදී තවදුරටත් ජනතාවට ඒ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සඳහා මග පෙන්වීම.



අයවැය ක්‍රියාත්මක වීම

අයවැය ක්‍රියාත්මක වීම

නව මූල්‍ය වර්ෂයක් සඳහා පාර්ලිමේන්තුවෙන් අනුමත වූ අයවැය ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය භාණ්ඩාගාරය අදාළ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වෙත ප්‍රතිපාදන ලබා දීමත් සමගය.

අයවැය ක්‍රියාත්මක වීම පියවර කිහිපයක විකතුවකි

- රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු වෙත මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම.
- පළාත් සහා වෙත මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම.
- රාජ්‍ය ආයතන මගින් කිදුකරන මීලදී ගැනීම්වලදී භාණ්ඩ හා සේවා සඳහා මුදල් ලබා දීම.
- අයවැය පිළිබඳ ගිණුම් පවත්වා ගෙන යාම.
- වසර අවසානයේ වර්ෂය පුරු සිදු වූ ආදායම් ලැබේම් හා වියදම් පිළිබඳව වාර්ෂික මූල්‍ය වාර්තාවක් නිකුත් කිරීම.
- අයවැය වික් වික් ආංශිකව මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති ආකාරය සහ මුදල පිළිබඳව ආරම්භක අවධියේම වික් වික් ආයතනවල අයවැය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් සහ ජනතාව දැනුම්වත් විය යුතුයි.
- අයවැය පිළිබඳ වික් වික් ආයතන පිළියෙළ කරන ලද ක්‍රියාකාරී සැලැස්ම වියට අදාළ වන කණ්ඩායම වෙත සම්ප්‍රේෂණය විය යුතුයි.
- විමෙන්ම උක්ත ක්‍රියාකාරී සැලසුම්වලට අදාළ කාර්යභාරය පිළිබඳ දැනුම්වත් විය යුතුයි.
- අයවැය ක්‍රියාවලිය සමාලෝචන සඳහා අදාළ ආයතන සමග සම්බන්ධ විය යුතුයි.

අයවැය ක්‍රියාත්මක වීමේ දී අපට කළ හැක්කේ මොනවාද ?

අයවැය ක්‍රියාත්මක වීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දීය යුතුය. විමෙන්ම මුදල් අමාත්‍යවරයා චොරන්ටේ බලපත්‍රයක් මගින් අනුමැතිය ලබා දීය යුතුය. විසේම මුදල් අනුමත විමෙන් පසු අදාළ අමාත්‍යාංශ මෙන්ම රාජ්‍ය දෙපාර්තමේන්තු සඳහා මුදල් අමාත්‍යාංශ රාජ්‍ය භාණ්ඩාගාරය මගින් මුදල් නිකුත් කළ යුතුය. රාජ්‍ය භාණ්ඩාගාරයට ඒ ආකාරයෙන් ආදායම රැස් කිරීමට බඳු ගෙවන්නන් ලෙස ජනතාව සෘජුවම සම්බන්ධය. විසේම ඒ මුදල් රාජ්‍ය මගින් වියදම් කරන්නෙන් ජනතාවට වඩා හොඳ පිවන තත්ත්වයක් පළාතා කර දීම සඳහාය. විනම්, හොඳ පාරවල්, ප්‍රවාහන සේවා පහසුකම් සහිත පාසල්, මනා පහසුකම් ඇති රෝහල් සහ නව රැකියා අවස්ථා යනාදී කාරණා බොහෝමයක් වෙනුවෙනි.

විසේම රාජ්‍ය සම්පත් එලදායී ලෙස යොදා ගැනීමේ කාර්යක්ෂමතාව පවත්වාගෙන යාමටත් සම්පත් සහ මුදල් නාස්ථිය වැළැක්වීමටත් මහජනතාව ලෙස අපටද වගකීමක් පැවත්. අයවැය ක්‍රියත්මක වීමෙදි දූෂණ හා අනුමිකතා සිදුවන්හේ නම් අදාළ ආයතන සහ මහජන නියෝජිත පිරිස් හරහා පාර්ලිමේන්තුවට වේ පිළිබඳ දින්වා සිටීම මහජනතාවගේ වගකීමකි. ප්‍රාදේශීය සහ පළාත් පාලන මට්ටමෙදි අයවැය ක්‍රියාවලිය පිළිබඳ අප නිසි ලෙස දැනුම්වත්ව සිටීම අත්‍යවශ්‍ය කරගෙනි.

අයවැය ක්‍රියත්මක වීමෙදි සිදුවිය හැකි අනුමිකතා හා දූෂණ මොනවාද?

- සම්පත් කාර්යක්ෂමතාව පරිහරණය නොකිරීම.
- සම්පත් හා මුදල් අයටා පරිහරණය.
- සම්පත් අරපිරිමැස්මෙන් යුතුව යොදා නොගැනීම.

මෙවැනි අනුමිකතා හා දූෂණ පිළිබඳ අතට පැමිණිලි කළ හැක්කේ කාවද?

නීතියෙන් ඇති කරන දෙ විවැනි පැමිණිලි කළ හැකි ආයතන රාජියක් පවතී. අල්ලස්, දූෂණය පිළිබඳව නම් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කළ හැකිය. වංචාවක් නම් පොලීස් වංචා විමර්ශන අංශයට පැමිණිලි කළ හැකිය.

මේ සඳහා නීතියෙන් පිහිට්වන දෙ ආයතන ගණනාවක් තිබේ. ඔම්බුඩ්මන්වරයා, පාර්ලෝගික සේවා අධිකාරය, පොලීස් වංචා හා විමර්ශන අංශය, ජනාධිපති වංචා විමර්ශන තීක්ෂණය, පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාව ආදිය නිදසුන් ලෙස දැක්විය හැකිය. ප්‍රධාන ගැටුවක්ව පවතින්නේ මෙම ආයතනවල ක්‍රියාකාරිත්වය හා පැමිණිලි කිරීම ආදිය පිළිබඳ ජනතාව දැනුම්වත්ව නොසිටීමයි.

රාජ්‍ය වගවීම් භාරයේ අප සම් කෙනෙක්ම හටුල්කාරයෙක්/ භාර්ග්වකරුවෙක් බව ඔබ දැන්හවාද?

මේ වගවීම් භාරය සම්පූර්ණ කිරීමට ජනතාව ලෙස අපට රජයෙන් ප්‍රශ්න ඇසිය හැකිය.


රජය සිය වගකීම් ක්‍රියාවේ යොදවූයේ කෙසේද යන්න පැහැදිලි කිරීම සහ යුත්ති සහගත බවට කරුණු ලැක්වීමේ වගකීම.

රජයක් ලෙස

- ඔබ කළේ කුමක්ද?
- ඔබ විසේ කළේ ඇයි ?
- ඔබගේ ක්‍රියාකාරත්වය පවත්වාගන්නේ කෙසේද?
- ඔබ ඉන් ලබා ගත්තේ කුමක්ද?
- කරුණු අයත්පත් අතට හැරුණේ නම් ඔබ ඒ සම්බන්ධයෙන් කළේ කුමක්ද?
- ඔබ සිදුකරන්නේ අප ඔබෙන් අපේක්ෂා කළ දේ ද?

රාජ්‍ය ආයතන (අමාත්‍යාංශ, ලෙපාර්තමේන්තු සහ පළාත් පාලන ආයතන) අය වැය ක්‍රියාත්මක කරන්නේ කොහොමද ?

අය වැය වාර්තා සඳහා පාර්ලිමේන්තු අනුමතිය ලැබීමෙන් පසුව, අයට වැය වාර්තාවට අනුව වෙන්කළ මූදල් ප්‍රතිපාදන පිළිබඳව රාජ්‍ය භාණ්ඩාගාරය මගින් උක්ත ආයතන වෙත දැන්වා යවනු ලැබේ. ඒ අනුව විම ආයතනවල අදාළ නිලධාරීන් විසින් ආයතන ක්‍රියාත්මක කරන වැඩිසටහනන්වලට අදාළව ක්‍රියාකාරී සැලසුම් සකස් කරනු ලැබේ. මෙසේ සකස් කරන ලද ක්‍රියාකාරී සැලසුම් විම ආයතනවල පධාන ගණකාධිකාර හෝ මූල්‍ය කළමනාකරණ පධානී මගින් වැඩිදුරටත් අධ්‍යාපනය කර ඒ සඳහා මූදල් අනුමත කිරීම සිදු වෙයි.



**ರಶಯ ಆಯಾಹವಲ
ತ್ರಕರ್ಮಿತಾಢನ ಹೇಬಳ
ಮಲಡ್ಟಿ ರಣೀಂದ್ರಿ ಕ್ರಿಯಾವಳಿಗ**

රජයේ ආයතනවල ප්‍රසම්පාදන හෙවත් මිලදී ගැනීමේ සිදුවීමේ ක්‍රියාවලිය

ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ ආයතනයට (Organisation for Economic Cooperation and Development - OECD) අනුව මෙම ක්‍රියාවලිය පියවර කිහිපයකින් සිදු කෙරේ.

1. අවශ්‍යතාව කුමක්ද යන්න හඳුනාගැනීම
 2. මෙම අවශ්‍යතාවය සපුරාලීම සඳහා වඩාත්ම සුදුසු සේවා දායකයා ක්‍රියාවලිය යන්න හඳුනා ගැනීම.
 3. නියමිත අවස්ථාවට කළට වේලාවට සුදුසු මිලට සාධාරණ හා විවෘත හාවයකින් යුත්තව උක්ත හාන්චිය හෝ සේවාව ලබාදුන් බව තහවුරු කිරීම.
- මහජනතාව ලෙස රජය මගින් සිදුකරන ප්‍රසම්පාදන / මිලදී ගැනුම් ක්‍රියාවලිය පිළිබඳ අවදියෙන් උනුම්වත්ව සිටීමත් දූෂණ හා අනුමිකතා සිදුවන අවස්ථාවලදී මැදිහත් වීමත් ව්‍යැහිත කටයුතු වැළැක්වීමටත් අප ඉයක විය හැකිය.
 - ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය (OECD) ආයතනයේ 2000 වසරේ ඇස්තමේන්තුගත වාර්තා අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල රජයේ සෑම ස්ථිරයකින්ම සිදු කෙරෙන ප්‍රසම්පාදන වීම රටවල දැඟ පාතික නිෂ්පාදනයෙන් 4.5% කි.
 - වීම ආයතනය වැඩි දුරටත් සඳහන් කරන අන්දමට ප්‍රසම්පාදන / මිලදී ගැනුම් වෙනුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇමරිකානු බොලර් බිලියන 826 ක මුදලක් වැය කරයි.

රාජ්‍ය ආයතන මගින් සිදුකරන සේවා සැපයීම සඳහා ප්‍රසම්පාදන අත්‍යාවශ්‍ය ව්‍යුහ වීම ක්‍රියාවලිය දූෂණ / අනුමිකතාවල ගෞදුරක් වීමේ ඉඩකඩක් ද පවතී.

රජයේ පවතින මූල්‍ය රෙගුලාසිවලට පරිඛාතිරව ඇමතිවරයෙක් සංස්කීර්ණ පාකිස්ථානයෙන් මුදල් ආධාර ලබාගැනීමේ සිදුවීමක් වාර්තා වී තිබේ.
(2014 අප්‍රේල් 06 සන්න්ධී විසිම්ස් ප්‍රවත්පත)

පාකිස්ථානු රජයේ අගමැති විසින් මෙරට කර්මාන්ත හා වානිජ කටයුතු පිළිබඳ අමති රුහාද් බඳියුදීන් ගේ අරමුදල් ඉල්ල සිටීමට පතිචාර දක්වමින් උතුරු පළාත තුළ මුස්ලිම් ජනතාවට නිවාස සාදා දීම පිණිස ඇමරිකානු බොලර් මුළු ප්‍රතිඵලිය කොට තිබේ.

මෙම අරමුදල ලබාගෙන තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුව අතිතුමණාය කරමිනි. පවතින සම්පූර්ණ වනුයේ යම්කිසි සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා හිග මුදලක් පවතී නම් ඒ පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුව දැනුම්වත් කර ඒ මගින් ආධාර හෝ ණය මුදලක් දේශීය හෝ විදේශීය වශයෙන් ඇයදුම් කිරීමයි.

මිනින රාජ්‍ය ආයතනයක භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීම් සිදුකිරීමේදී ඒ සඳහා අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රමවේදයක් පවතී. මෙම ත්‍රියාවලිය පියවර කිහිපයකින් යුතුක්තය.

1. මිල ගණන් කැඳවීමට පෙර සිදුකළ යුතු දේ. (Pre bidding)
2. මිල ගණන් කැඳවීමේ ත්‍රියාවලිය.
3. මිලදී ගැනීම් ඇත්‍යවුමක් (Purchase Order) නිකුත් කිරීම.
4. මිලදී ගත් භාණ්ඩ හා සේවා පරීක්ෂාවට බඳුන් කිරීම.
5. අය විය යුතු මුදල් පිළිබඳ ගිණුම් වාර්තා පවත්වා ගැනීම.

මිල විමසීමට ප්‍රථමයෙන් සිදුකළ යුතු කටයුතු

සමහර රාජ්‍ය ආයතනවල ප්‍රසම්පාදන මිල දී ගැනීම (Procurement) සඳහා විම ආයතනය තුළම අංශයක් පවතී. විවැනි අවස්ථාවකදී භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් සිදු කිරීමට අපේක්ෂා කරන අංශය මිලදී ගැනීම් ඇත්‍යවුමක් (Purchase Order) විම කාර්යය සඳහා බලය පවතින මිලදී ගැනීම් අංශයට යොමු කළ යුතුය. ඉන් අනතුරුව මිලදී ගැනීම් අංශය අභාව කටයුත්ත කළමනාකරණය කරනු ලැබේ.

මිලදී ගැනීම් ඇයදුම් කිරීම (Purchase Order) ඇතුළත් වන්නේ කුමන තොරතුරුදී?

මිලදී ගැනීමට අපේක්ෂා කරන භාණ්ඩය හෝ සේවාවට අදාළ පිරිවිතර (Specifications) මෙම මිලදී ගැනීම් ඇයදුම් කිරීමට ඇතුළත් වේයි.

සමහර අවස්ථාවලදී මිලදී ගැනීම් ඇයදුම් කිරීම ලැබේමෙන් පසු මිලදී ගැනීම් අංශය අභාව සැපයුම්කරු වෙත මිලදී ගැනීම් ඇත්‍යවුමක් (Purchase Order) නිකුත් කරනු ලැබේ.

බොහෝ විට රාජ්‍ය ආයතන ව්‍යෙශක සිදු කරන්නේ සෑම වසරකම පවත්වා ගෙන යනු ලබන සේවාවක් නො නිරන්තරයෙන් සිදුකරනු ලබන භාණ්ඩ මිලට ගැනීමක් සම්බන්ධයෙනි. අනෙකු අවස්ථාවලදී උක්ත භාණ්ඩය නො සේවාව සඳහා අපේක්ෂිත මිලට වඩා බෙහෙවින් වැඩි මිල ගණන් කැඳවීමක් සිදුකරනු ලැබේ.

ඇමරිකානු බොලර් මිලියන 100 ඉක්මවූ සම්මත වෙන්ඩ්‌බිර් ක්‍රියාකාරීයෙන් බැහැර වූ රුපයේ වියදුම (2015 ජනවාරි 08 දක්වා)

ව්‍යාපෘතියේ නම	ව්‍යාපෘතිය පිළිබඳ විස්තර	කොන්ත්‍රාත්කරු ආයෝජක	මුළු ආයෝජන	මුදල් අය කර ගැනීමේ ආකාරය සහ පනවා ඇති කොන්දේසි	මුදල් ලැබන මුළු
දැක්ෂීනා අධිවේෂි මාර්ගය දීර්ඝ කිරීම	දැක්ෂීනා අධිවේෂි මාර්ගය මාතර සිට බෙදා අත්ත දක්වා දිග කිරීම	විසිනා ඒරෝෂී වෙශ්නොලොජි කොෂපරේෂන්	ඇ.බොලර් මිලියන 804	මෙම සඳහා අනුප කොන්දේසි පිළිබඳ තවමත් සාකච්ඡා වෙමත් පවතී	වික්සීම් බැහැන්ක් මිල් විසිනා
පිටත වටරුවම් අධිවේෂි මාර්ගය කඩ්ට සිට කෙරුව්ලපිටිය	කි.ම්. 9.32 වූ අධිවේෂි මාර්ගය	මෙටර්ලිජකල් කොෂපරේෂන් ඔර් විසිනා	ඇ.බොලර් මිලියන 520 (රු.මිලියන 67.9)	වසර 15 ක කාලයක් සහ තව වසර 5ක් අමතර	විසිනා වික්සීම් බැහැන්ක්
හම්බන්තොට වරායේ සිට මත්තල ගුවන් තොටුපොල දක්වා අධිවේෂි මාර්ගය ඉදි කිරීම	කි.ම්. 25 වූ අධිවේෂි මාර්ගය	විසිනා භාබ්‍රී ඉන්ජිනියරීන්ග් කොෂපරේෂන්	ඇ.බොලර් මිලියන 412 (රු.මිලියන 538)	වසර 15 ක කාලයක් සහ තව වසර 5ක් අමතර	වික්සීම් බැහැන්ක් මිල් විසිනා
හම්බන්තොට ජාත්‍යන්තර කළුපය තුළ තොරුගත් මාර්ග ඉදි කිරීම	ගුවන් තොටුපොල, වරාය, කුකරී ක්‍රිඩාංගනය, ආයෝජන කළුපය, සංචාරක කළුපය හා සම්බන්ධ කෙරෙන කි.ම්.250ක මාර්ගය	විසිනා ස්ථෙරී කන්ස්ට්‍රුක්ෂන් ඉන්ජිනියරීන්ග් කම්පැංක ලිමිටඩ්	ඇ.බොලර් මිලියන 252.5 (රු.මිලියන 33)	වසර 15 ක කාලයක් සහ තව වසර 5ක් අමතර	වික්සීම් බැහැන්ක් මිල් විසිනා
ගම්පහ, අන්තර්ගත්ල, මිනුවන්ගොඩ, ඩේකාබදුධ ජල සැපයුම් ව්‍යාපෘතිය	නිවාස 80,000 කට ජලය සැපයීම්	විසිනා මැපින්ට් කොෂපරේෂන්	ඇ.බොලර් මිලියන 229.5 (රු.මිලියන 30)	වසර 20 ක කාලයක් සහ තව වසර 5ක් අමතර	වික්සීම් බැහැන්ක් මිල් ඉජ්ඩිය

මිල ගණන් කැඳවීමේ ක්‍රියාවලිය (Bidding Process)

මිල ගණන් කැඳවීමේ ක්‍රියාවලියක දී රජය මගින් අදාළ තාක්ෂණ මාර්ගෝපදේශ සහ උක්ත භාණ්ඩ හෝ සේවාවට අභ්‍යන්තර දී මිල ඇතුළත් පිරිවිතර සහිත ලේඛනයක් සකස් කරනු ලැබේ. මෙමෙස මිල ගණන් කැඳවීමේ ක්‍රියාවලියට අදාළ නීතිරීති අනුගමනය කිරීමට රජයේ මධ්‍යිනත් වීමෙන් විවෘත මිල ගණන් කැඳවීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීම සිදුවිය හැකිය. (open Bidding Process) බොහෝ විට මෙවැනි විවෘත මිල ගණන් කැඳවීමේ ක්‍රියාවලියක් කළමනාකරණය කරනු ලබන්නේ ස්වාධීන වෙන්ඩිර මණ්ඩලයක් මගිනි. කෙසේ වුවත් විවෘත මිල ගණන් කැඳවීමේ ක්‍රියාවලියක් සඳහා වැඩි මූලයක් සහ කාලයක් වැය වන බැවින් අපේක්ෂිත නිශ්චිත මිලට වඩා උක්ත භාණ්ඩ හෝ සේවාවේ මිල අඩු නම් මිල ගණන් කැඳවීමේ නීතිරීති අනුව විවැති දීර්ඝ කාලීන පියවරක් අවශ්‍ය නොවේ.

මිල ගණන් කැඳවීමේ ක්‍රියාවලිය සිදුවන ආකාරය

සැපයුම්කරුවන්ගේ මිල ගණන් ලැබීමෙන් පසු නිශ්චිත වේලාවකදී මූලා තබන ලද කවර බහා විවුනු ලැබූ මිල ගණන් සහිත ලිපි විවෘත කර ඒ වික් වික් සැපයුම්කරුවන් ලබාදෙන භාණ්ඩය හෝ සේවාවේ මිල, ඔවුන් පිළිබඳ විශ්වසනීයත්වය සේවා පළපුරුදේද ආදි සාධක සලකා බැඳීමෙන් අනතුරුව සැපයුම්කරුවෙකු තෝරා ගනු ලැබේ.

සංවෘත මිල ගණන් කැඳවීමේ ක්‍රියාවලිය (Closed Bidding Process)

ආයතනයකට කළීන් තෝරා ගත් සැපයුම්කරුවන් පිරිසකගෙන් පමණක් මිල ගණන් කැඳවීම් සිදු කෙරේ. මෙය අනුමිකතාවක් ලෙස තොස තොසැලකුණන් මේ හරහා අනුමිකතා සිදුවීමේ ඉඩකඩ පවතී. වෙන්ඩිර පටිපාටියේ සෑම අවස්ථාවකම මෙවැනි අනුමිකතා සිදු වීමේ ඉඩකඩක් පවතී.

මිලදී ගැනීම් ඇත්තුවුම් ගැන ඔබ දැන්නවාද?

මෙය මිලදී ගැනීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන ආයතනය විසින් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අදාළ භාණ්ඩය හෝ සේවාව සපයන ආයතනය විය ලබාදීමට පෙර වික් ආයතනය වෙත ඉදිරිපත් කරන අයදුම්පතකි.

මෙහි අභ්‍යන්තර් වන්නේ

- මිලදී ගැනීම් ඇණවුමට අදාළ විශේෂිත අංකය
- නැව් මගින් විවෘත් නම් විවෘත ලබන දිනය (Shipping Date)
- මුදල් ගෙවිය යුතු ලිපිනය (Billing address)
- ඇණවුමට අදාළ කාරණා (Order Terms)
- අවශ්‍ය භාණ්ඩය හෝ සේවාවට අදාළ ප්‍රමාණයන් සහ අදාළ ආදර්ශනය

අදාළ භාණ්ඩය හෝ සේවාව ලබා දීමෙන් මිලදී ගැනීම් ඇණවුම ගොඳු ගනීමින් අපේක්ෂිත භාණ්ඩය හෝ සේවා සපයා තිබේ දැයි පරීක්ෂා කළ හැකිය.

මිලදී ගැනීම් ඇණවුම් සේවාලාතිය හා සේවා දායකයා යන දෙපාර්ශ්වයම විංචාවන්ට ලක්වීමෙන් ආරක්ෂා කරයි.

යම් අවස්ථාවක සේවාලාතී ආයතනය ලබා දුන් භාණ්ඩය හෝ සේවාව ලබා දුන් පසු ප්‍රතිශේෂ්ප කළ විට සේවාදායකයා මිලදී ගැනීම් ඇණවුම ගොඳු ගනීමින් තමන්ට සිදු වූ වැරුද්ධිව විරෝධ නිතිමය ක්‍රියාමාර්ගයකට ගොමු විය හැකිය.

පරීක්ෂා කිරීමේ වාර්තා (Inspection reports)

යම් ආයතනයක් භාණ්ඩ හෝ සේවා භාර ගැනීමට පෙර ඒ පිළිබඳ විශේෂයෙන් දැනුමැති තාක්ෂණ නිලධාරීන් විසින් අදාළ භාණ්ඩය හෝ සේවාව විකි ආයතනයේ භාණ්ඩ හෝ සේවා ඇණවුම් හා සැසදෙනුන්නේ දැයි පරීක්ෂා කරන ලද හා ආයතනය වෙත ලබා දුන් භාණ්ඩය හෝ සේවාවන් විකි ආයතනයේ භාණ්ඩය හෝ සේවාවන් අතර ඇති පරස්පරතා පිළිබඳ සටහන් වන්නේ මෙම පරීක්ෂා කිරීම් වාර්තා තුළයි. ඒ අනුව මිලදී ගැනීම් ඇණවුම් තුළ සැදහන් කළ අනුකූල තොටි භාණ්ඩයක් හෝ සේවා සැපයීම වැනි කාරණා නිසා අවසන් ගෙවීම වශයෙන් පොරොන්ද මුදලන් අඩු මුදලක් ගෙවීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදායි.

ගෙවීම් පිළිබඳ ගණනා වාර්තා (Accounts Payable)

සේවාදායක ආයතනය උක්ත සේවාව හෝ භාණ්ඩය ඇණවුම් කරන ලද සේවාලාතී ආයතනය වෙත ලබා දීමෙන් පසු විකි සේවා දායක ආයතනය, අයවිය යුතු මුදල දැක්වෙන ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කරනු ලදායි. විවැනි ඉන්වොයිසියක භාණ්ඩය හෝ සේවාව පිළිබඳ තාක්ෂණ වාර්තා, ප්‍රමාණ හෝ එකක, විකි එකකයක මෙහි විශේෂිත වූ අංකය සහ මිලදී ගැනීම් ඇණවුම් අංකයද සැදහන් වේ. විම සේවාලාතී ආයතනය විය ගෙවීම් පිළිබඳ ගණනා

වාර්තාවන්හි සටහන්කර අදාළ සංප්‍රමිකරුගේ ගෙවීම සිදු කර ගිණුම සම්පූර්ණ කරයි.

ප්‍රසම්පාදන / මිලදී ගැනීම් ක්‍රියාවලියේදී සිදු විය හැකි දූෂණ හා අතුම්කතා

වෙන්ඩිර පටිපාටියේ සංම අදියරකදීම අතුම්කතා සිදුවීමේ ඉඩකඩික් පවතී. මිල ගණන් කැදුවීම්වලට අදාළව සකස් කරන තාක්ෂණ මාර්ගෝපදේශ සංස්කීමේදී බොහෝ විට අතුම්කතා සිදුවීමේ වැඩි ඉඩකඩික් තිබේ.

ස්වාධීන වෙන්ඩිර ක්‍රියාපටිපාටියකට යාමෙන් වැඳෙක්වීම සඳහා යම් ස්වාච්ඡා ලබා ගැනීම හෝ භාණ්ඩ මිලදී ගැනීම සඳහා සකස් කෙරෙන කොන්ත්‍රාත්තුව පියවර දෙකකදී සිදු කළ හැකිය. විහිදී මිල අඩු බවක් දැක්විය හැකි අතර පහසුවෙන් තමන් කැමති කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු වෙත අදාළ කොන්ත්‍රාත් ලබා දිය හැකි වෙයි. යම් කිසි කොන්ත්‍රාත්තුවක් තමන් කැමති සංප්‍රමිකරුවෙකු වෙත ලබා දීමට හැකි වන ආකාරයට තාක්ෂණ වාර්තා සංකීර්ණ හැකිය.

මුදල් අමාත්‍යාංශ ලේකම් පි.ඩී. ජයසුන්දර මහතා පවසා ඇත්තේ විශාල ව්‍යාපෘති කිරීමේදී සම්පූර්ණයෙක වෙන්ඩිර පටිපාටි සඳහා කාලය මිඩිනු කළ නොහැකි බවයි. - සන්ඩ් ටයිමිස් පුවත්පත (2014 මාර්තු 09)

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවිය හැකි දූෂණ හා අතුම්කතා

- ප්‍රසම්පාදන ක්‍රියාවලිය අධික්ෂණයේ නියුතු නිලධාරීන්ට සිය අනිමතය අනිසි ආකාරයෙන් යොදාගත හැකි වීමේ ඉඩක් ඇත. උභාහරණයක් ලෙස පොදුවේ භාවිතා කරන උපකරණ වන පරිසහක ආදියෙහි මිල ප්‍රසිද්ධියේ ප්‍රකාශ වී ඇති නිසා විවැනි උපකරණ මිලදී ගැනීමේ පරිවිතර සැකසීම් සංස්කීම් හා නිවැරදි විය හැකිය. විහෙත් විශේෂීත භාණ්ඩ වන වෙදා උපකරණ ආදිය මිලදී ගැනීමේ ප්‍රතිපත්ති වඩාත් ලිභිල් බවින් යුතු වීම හේතුවෙන් දූෂණ සඳහා වැඩි අවස්ථාවක් සංවර්ධනයි.
- සංප්‍රමිකරුවේදී ප්‍රසම්පාදන / මිලදී ගැනුම් ක්‍රියාවලිය තුළ දූෂණ, විංචා, සඳහා ක්‍රියා කරති. උභාහරණයක් ලෙස ඉදිරිපත්වන සංප්‍රමිකරුවන් සියලු දෙනාම ඉහළ මිලක් ඉල්ලා සිටිති. ඒ අවස්ථාවේදී වික් සංප්‍රමිකරුවක් වියට මදුක් අඩුවෙන් සිය මිල නියම කොට කොන්ත්‍රාත්තුව ලබාගැනීමට කටයුතු කරයි.

- වෙපුදුපොල හවුල්කාර එකතු ඔස්සේ යම් කිසි හාන්ඩයක හෝ සේවා මැල්ල සිටින ප්‍රධාන කොන්ත්‍රාත් ආයතනය සමග කටයුතු කිරීමට වික් සැපයුම්කරුවෙක් යෝජන කරයි. රාජ්‍ය සම්පත් බෙවු දෙනු ලබන්නේ රාජ්‍ය ආයතන වෙතය. විම ආයතනය අදාළ රාජ්‍ය සම්පත් අතිසි ලෙස හාවිතා කරමින් වංචා, දූෂණ අකුමිකතා සිදු කරන්නේ නම් ඒ පිළිබඳ දැන්වා සිටිය හැකි ආයතන 38 ක් තිබේ.

■ අල්ලස් දූෂණ හා විමර්ශන කොමිෂන් සහාව.

■ පාර්නෝගික කටයුතු අධිකාරය.

■ රාජ්‍ය හාජා කොමිෂන් සහාව.

යනු විම ආයතනවලින් කිහිපයක් පමණි.

ඡාතික ප්‍රසම්පාදන ආයතනයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ප්‍රකාශනයට නිකුත් කරන ලද ජනාධිපතිතුමාගේ පණිවුඩ්

සංවර්ධනය සෑම කෙශ්ටුයකම ආවරණය වන පරිදි සම්බරව සිදුවිය යුතු බවත් විෂ්පාදිත ප්‍රතිලාභ රටේ සෑම සමාජ තම අතර සමස් බෙදී යා යුතු බවත් ඒ අතරම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවිය යුතු බවත් ශ්‍රී ලංකා රජය විශ්වාස කරන අතර ඒ සඳහා ඉහළ ප්‍රමුඛතාවක් බඩා දී තිබේ. මේ අපේක්ෂිත ප්‍රතිවිල පාතා කර ගැනීමට සංවර්ධන කෙශ්ටුය ක්‍රියාත්මක විනිවිදහාවයක් සහ සුපිළිපත් බවත් තිබිය යුතුය. හාන්ඩ හා සේවා මිලදී ගැනීම්, මෙහිදී තීරණාත්මක සාධකයක් වේ.

ආයතනගත සංවර්ධන වැඩසටහන් සඳහා පොදු අරමුදල් සහ බැහැරන් උබෙන අරමුදල් මගින්ද මූල්‍ය ප්‍රතිපාදන බඩා දෙනු ලැබේ. මේ තත්ත්වයට අදාළව සංවර්ධනය සඳහා මූල්‍ය ප්‍රතිපාදන සඡනය ආයතන හා කටයුතු කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පැවතිම මෙහිදී ඉතා වැදගත් වේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝගයක් මත ඡාතික ප්‍රසම්පාදන ආයතනය ස්ථාපිත කරනු ලැබේ. ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා බැඳුණු ක්‍රියාකාරීත්වය අධ්‍යාපනය කිරීම සහ ප්‍රතිසංස්කරණය සඳහා මා යටතේ පවතින මෙම ආයතනයට බලය තිබේ. ඡාතික ප්‍රසම්පාදන ආයතනය ආරම්භ වී වසරකට පසුව ඡාතික මට්ටමේ පොදු ප්‍රසම්පාදනයට අදාළ වාර්තා අධ්‍යාපනය කරමින් මූල්‍ය ප්‍රතිපාදන බඩා දෙන ආයතනවල ක්‍රියාදාමයන්ට අනුකූල වන ආකාරයෙන් පොදුවේ පිළිගත හැකි ආකාරයට ප්‍රසම්පාදන පිළිබඳ මාර්ගෝපදේශ සැකසීම ප්‍රශනයනිය ප්‍රතිවිෂයයි.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ඡාතික සංවර්ධනයේ සෑම පාර්ශ්වකරුවෙකුම සමස් සංවර්ධන ඉලක්ක මෙන්ම තනි ආයතනමය සංවර්ධන අරමුණු අපේක්ෂිත කාලයටත් අඩු වියදමකින්ද ඉටු කරගැනීමට යොදා ගන්නා බව මගේ විශ්වාසයයි.

* Procurement Guidelines 2006 - Goods and Works - (National Procurement Agency)



**අයවැය ක්‍රියාත්මකවේම හිඳුවල
හතුව්‍යවරම හිදුවනෙ කෙසේද?**

අයවැය ක්‍රියාත්මකවීම පිළිබඳ පසුවිපරම සිදුවන්හේ කෙසේද?

සෑම මූල්‍ය වර්ෂයක් අවසන් වත්ම විම වර්ෂයට අදාළ අයවැය ගිණුම් වාර්තාව සෑම රාජ්‍ය ආයතනයක්ම රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු වේ. විම ගිණුම් විගණකාධිපතිවරයා විසින් විගණනය කරනු ලදා සිය වාර්තා පාර්ලිමේන්තුව ලබාදිය යුතු වේයි. දැනට රජයේ විගණකාධිපතිවරයා ප්‍රකාශයට පත් කොට තිබෙන්නේ 2012 සඳහා වූ විගණන වාර්තාවයි. මෙම වාර්තාව අන්තර්ජාලය මගින්ද අපට ලබාගත හැකිවේ.

විය විසේ වුවද මෙම වාර්තාව කියවා සින්චම කෙනෙකුට පහසුවෙන් විහි සඳහන් කරනු පිළිබඳ අවබෝධ කරගත හැකිදී? විලෙස විහි අඩංගු කරනු පිළිබඳ අපට පැහැදිලි කරදිය හැක්කේ කාවදා? විම කරනු කොතරම් විශ්වසනීය බවකින් යුත්ත දී?

විහි අඩංගු කරනු පිළිබඳ අප කළ යුත්තේ කුමක්ද? සැබැවින්ම ඒ පිළිබඳව අපට යමක් කළ හැකිදී?

මෙසේ අයවැය වාර්තා ගැන විපරම් කරන හා වාර්තා ලබාදෙන විගණකාධිපතිවරයා කවුදා? ඔහු හෝ ඇයට පැවත්‍ර තිබෙන රාජකාරිය කුමක්ද?

විගණකාධිපතිවරයාගේ කාර්යාලයනාරය සහ ඔහු හෝ ඇයට කළ හැකි දේ ගැන කියවෙන්නේ ආන්ත්‍රිකුම ව්‍යවස්ථාවේ 153 හා 154 වගන්තිවලය.

විගණකාධිපති (Auditor General)

දිළංගු සහ නාස්තිය රටක යහපාලනය අර්ථඩයට යාමේ ප්‍රතිච්චයකි. රාජ්‍ය ආයතනවල මුදුල් වියදුම් කිරීමේ කුමවේදය දිළු විවෘත විට රිට සමාන්තරව විම ආයතනවලින් සේවය ලබන මහජන අවශ්‍යතා ඉෂ්ට කිරීම අඩංගු වේ. ඒ තත්ත්වය වළක්වා ගැනීමේ අරමුණ ඇතිව විගණකාධිපති දිරිය පිහිටුවා ඇත.

රජයේ ආයතන පිළිබඳ නිවැරදි විගණන වාර්තා පාර්ලිමේන්තුවට ලබා දෙමින් යහපාලනය ගැක්මිලත් කිරීම සඳහා දායක විම විගණකාධිපතිවරයාගේ කාර්ය හාරයයි. රාජ්‍ය ආයතනවල මූල්‍ය අනුමිකතා ඇතෙනෑත් වේවා අනාවරණය කිරීම ඔස්සේ නීතිමය පියවර ගනීමින් මූල්‍ය අනුමිකතා වළක්වා ගැනීමට හැකි විම මෙහි විශේෂත්වයයි.

විශ්ව විද්‍යාල හා පළාත් පාලන ආයතනවල දූෂණ පිළිබඳ අධිභාර පැනවේමේ බලය විගණකාධිපති දෙපාර්තමේන්තුව සතුව පවතී. වීම දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා ඇති ප්‍රාදේශීය කාර්යාල මගින් මහජන පැමිණිලි බාර ගැනීමටද පහසුකම් සලසා තිබේ.

විගණකයට ලක් කෙරෙන ආයතන

- රජයේ දෙපාර්තමේන්තු
- අධිකරණ සේවා කොමිෂන් සහා කාර්යාලය
- අමාත්‍ය මණ්ඩල කාර්යාල
- ආන්ත්‍රික පාලන ගෙන ඇති වෙළෙඳ ව්‍යාපාර
- රාජ්‍ය සංස්ථා
- පළාත් පාලන ආයතන
- මැතිවරණ කොමසාරීස් කාර්යාලය
- පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය
- පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරීස් කාර්යාලය
- රාජ්‍ය සේවා කොමිෂන් සහා කාර්යාලය

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කාර්යය සපල වන්නේ පාර්ලිමේන්තුවට ලබා දෙන විගණක වාර්තා සම්බන්ධයෙන් නීතිමය පියවර ගතහොත් පමණි.

රජයේ අයවැයෙන් වෙන් කරන ආදායම් සහ වියදම් පිළිබඳ සේවාධින පරීක්ෂණයක් කිරීමට ව්‍යවස්ථාපිත පුද්ගලයෙක් ව්‍යවස්ථාවේ 153 වගන්තියෙන් පත්කර තිබේ.

- විගණකාධිපතිවරයා ආදායම් වියදම් පරීක්ෂා කළ යුත්තේ කුමන රාජ්‍ය ආයතනවලද යන්න ආන්ත්‍රික කුම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇත.
- විගණකාධිපතිවරයා පරීක්ෂා කළ යුත්තේ කුමක් දැයුණු නිශ්චිතව සඳහන් නොකර විවෘත විෂය පරියක් වෙත යාමට ඉඩ සලස්වා තිබේ.
- විගණකාධිපතිවරයාට අවශ්‍ය ලියකියවිලි වාර්තා ලබා ගැනීමටත්, අභාර දේපලවලට පිවිස පරීක්ෂා කිරීමටත් අභාර පුද්ගලයන් ගෙන් පැහැදිලි කිරීම් ලබා ගැනීමටත් ආන්ත්‍රික කුම ව්‍යවස්ථාවෙන් ඉඩ සලසයි.
- විගණකාධිපතිවරයා සිය වාර්තාව මුදල් වර්ෂයක් අවසන් වී මාස දුනයක් ඉක්මෑමට මත්තෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. විය පාර්ලිමේන්තුව තුළ සහාගත කළ විට විය ප්‍රසිද්ධී වාර්තාවක් බවට පත්වේ. විය මහජනතාවට ලබා ගත හැකිය.
- විගණකාධිපතිවරයා විගණකයෙන් පසුව රාජ්‍ය සංස්ථා, පළාත් පාලන ආයතන සහ ව්‍යවස්ථාපිත මණ්ඩල පිළිබඳ සිය විගණක මතය ප්‍රකාශ

කරයි. ඔහු හෝ ආය සිය විගණකය සිදු කරන්නේ මූල්‍ය මෙන්ම කාර්ය සාධනයද ආවරණය වන පරිදිය. රජයේ ආයතනවල කාර්ය සාධනය පරීක්ෂා කිරීම සහ ඩීවා වාර්තා කිරීම ඉතා වැදගත් වේ. ඊට හේතුව රාජ්‍ය ආයතනවල කාර්ය සාධනයෙන් අපේක්ෂා කරන්නේ ජනතා සේවයක් හෝ සංවර්ධන කාර්යයක් වීමය. ඒ සඳහා විම ආයතනවලට ලබාදී ඇති සම්පත් කාර්යක්ෂමව එමදායී මෙස අරපිටිමැස්මෙන් යුතුව පරිගාරණය කර තිබේ දැයි දැන ගැනීම මහජනය සතු අයිතියකි. වීමෙන්ම විගණකාධිපති වාර්තාව පරිශ්‍යාතය සඳහා සුදුසු වාතාවරණයක් ප්‍රරචිසීයන් සඳහා නිර්මාණය වී තිබිය යුතුය.

ආයතනයේ කාර්ය සාධනය පිළිබඳව මූල්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමක් ගිණුම්වලින් සිදුවේ. මෙම මූල්‍ය ප්‍රකාශනවලින් ආයතනයේ කටයුතු පිළිබඳ සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබඳවූ වේ දැයි විගණකාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරනු ලබාගැනීම වැදගත්ය.


විගණකාධිපති වාර්තාව

වර්ෂය අවසානයේ මාස 10 ක් ඉකුත් වීමට පෙර විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුයි. මෙම වාර්තාව සභාගත කළ විට විය ප්‍රසිද්ධ වාර්තාවක් බවට පත් වන අතර මහජනයාට ලබා ගැනීමට අවකාශ හිමි වේ.

ඉන්පසු මෙය කේප් සහ කේපා කම්ටු වෙත ඉදිරිපත් කෙරේ. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 125 සහ 126 පරිදි රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය කළමනාකරණය, මූල්‍ය පාලනය පරීක්ෂා කිරීමට අදාළ ආයතනවල ප්‍රධානීන් කැඳවනු ලැබේ. විගණකාධිපති සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් වියට සහය දෙයි. මෙම කම්ටු මගින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව විම කම්ටු පාර්ලිමේන්තුව වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තාව (COPA) හා රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභා වාර්තාව (COPE) යනුවෙන් තැදින්වෙන්නේ විම වාර්තාය.

ගිණුම් පරීක්ෂා කර බලා විගණකාධිපතිවරයා සිව් ආකාරයකින් මත ප්‍රකාශ කරයි.

- අහිතකර මතය (Adverse Opinion)
- කොන්දේසි සහිත මතය (Qualified Opinion)
- කොන්දේසි රහිත මතය (Un Qualified Opinion)
- මතය ව්‍යාවනය නැතහොත් මතයක් ප්‍රකාශ නොකර සිරීම (Disclaimer)



ඉදිරිපත් වූ ගිණුම්වලින් සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබඳ වේ නම් කොන්දේසි විරහිත සතුවුදායක මතයක්ද ව්‍යවහිත මතයක් ප්‍රකාශ කිරීමට අපහසු අන්දමේ යම් බලපෑමක් ඇති කරවන කරුණු තිබේ නම් කොන්දේසි සහිත මතයක්ද ප්‍රකාශ වෙයි. සත්‍ය වූ හා සාධාරණ වූ බවක් විගණන සාක්ෂිවල නොවේ නම් අනිතකර මතයක් ද කිසිදු ආකාරයකින් මතයක් ප්‍රකාශ කළ නොහැකි විට මතය ව්‍යාචනය කිරීමක් ද සිදු කෙරේ.

විගණන මතයක් ප්‍රකාශ කිරීමට පහත සඳහන් කරුණු සපුරා ලිය යුතුය

- විගණනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු ලබාගැනීම
- නියමිත ආකෘතිවලට අනුකූලව මුළු වාර්තා සකස් කර තිබීම
- අදාළ නිති රිති මුළුධිරුම්වලට අනුකූලව ගිණුම් පවත්වා ගෙන යාම
- ඉදිරිපත් කර ඇති මුළු වාර්තා සත්‍ය හා සාධාරණ වීම

විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තුවේ සහගත කිරීමෙන් පසු විය පොදු මහජන ලියවීල්ලක් බවට පත්වේ. විතිදි විය මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුව නියෝග කරයි.

විගණකාධිපති වාර්තාව ආශ්‍යයෙන් පාර්ලිමේන්තු කාරක සහා 02 ක් වන කේප් සහ කේපා කාරක සහ වැඩිදුරටත් අධ්‍යායනයන් සිදුකර වීමසීම් සිදු කරයි.

විගණක වාර්තාව පිළිබඳ අපට සංශීලකට ජන් විය හැකිද?

විගණකාධිපතිවරයාට විමර්ශනය කළ හැකියේ රජයේ පොදු ව්‍යාපාර පමණි. පුරුණ හෝ ආර්ථික වශයෙන් රජයේ අයිතිය සහිත සමාගම් යටත් වන්නේ සමාගම් පනතට වන අතර විගණකාධිපතිවරයාට මෙවැනි සමාගම් විමර්ශනය කිරීමට බලතල හැත. 2012 විගණකාධිපති වාර්තාව සඳහන් කරන පරිදි මෙවැනි සමාගම් 70ක් පවතින අතර එවායේ ප්‍රාග්ධනය රැඹියල් බැලියන 40.26ක්. 2012 වන විට පොදු ව්‍යාපාර යටතේ මෙවැනි සමාගම් 33 ක් ලියාපදිංචි වේ නිවේ. - (2012 විගණකාධිපති වාර්තාව)

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA)

තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීන් තිස් එක් (31) දෙනෙකුගෙන් සමන්විතය.

මෙහි කාර්යාලයාරය වනුයේ පොදු වියහියදුම් සඳහා පාර්ලිමේන්තුව ඉදිරියේ සභාව සුදුසු යැයි සලකන ගිණුම් ද ඒ ගිණුම් පිළිබඳ විගණකාධිපති වරයාගේ වාර්තාද ප්‍රාදේශීය බල මණ්ඩල පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තා ද පරිස්‍යා කිරීමය.

කවර හෝ දෙපාර්තමේන්තුවක හෝ ප්‍රාදේශීය බල මණ්ඩලයක හෝ පරිස්‍යාවට භාජනය කරන ලද ගිණුම්, මුදල් තත්ත්වය, මුදල් කටයුතු පිළිබඳ කාර්ය පටිපාටි හා සාමාන්‍ය කළමනාකාරීත්වය ගැන ද ඒ අනුව පැන නගින කවර හෝ කරුණක් ගැන ද මෙම කාරක සභාව පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුය.

කාරක සභාව විසින් නියම කරනු ලබන කවර හෝ දෙපාර්තමේන්තුවක හෝ ප්‍රාදේශීය තත්ත්වය හා කළමනාකාරීත්වය පරිස්‍යාකර කාරක සභාවට වාර්තා කිරීම පිනිසද කාරක සභාවට අවශ්‍ය යැයි නැගී ගිය විවක කාරක සභාවේම සාමාජිකයින්ගෙන් සමන්විත අනුකාරක සභා පත් කිරීම කාරක සභාවට සිදුකළ හැකිය.

2007 විගණකාධිපති වාර්තාව ආගුණයේන්

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව

2.6 සඳහා ගත් අලාභ

පහත සඳහන් නිර්ණයන් සිදු කර ඇත.

ඒ) කොළඹ නගරයේ ගොඩනගිල්ලක් ප්‍රතිසංස්කරණයට අදාළව වෙන්විර් කැඳවීම වෙනුවෙන් පළ කරන ලද ප්‍රවත්පත් දැන්වීම සඳහා රු. 31,194 වැය කර තිබේ. විධායක සභාවේ තීරණයක් මත උක්ත වෙන්විර් අවවැංග කිරීම සඳහා රු. 10,925 ක වියදුමකින් ප්‍රවත්පත් දැන්වීමක් පළ කර ඇත. ඒ අනුව මෙම තීරණ හේතුවෙන් ආයතනයට රු. 42,119 ක පාඨුවක් සිදු වී තිබේ.

ඛ) 1990 වර්ෂයේදී රුපියල් මිලියන 4.25 කට මුළු ගත් වාහන අමතර කොටස් විවෘත ස්ථානවල තැබීම හේතුවෙන් මළකඩ කැමටර් සහ භාවිතා හොකළ හැකි තත්ත්වයට පත්ව ඇති බව අදාළ වර්ෂයේ සිදු කරන ලද සමාලෝචනයේදී තීරණය කොට තිබේ.

සි) රු. 1,021,425 වර්නාකමකින් යුත් භාවිතයට හොරත් නිස් සිමෙන්ති උර 40,000 දුර්වල සහ තෙත බඳීම හේතුවෙන් භාවිතයට හොගෙන ඉවත්දීමට සිදුවන බවට ගිණුම් අංශය වාර්තා කරයි.

ඟ) විශ්‍රාමක පාර්තෝෂීකය ප්‍රමාද වී ගෙවීම හේතුවෙන් රු. 42,068 (Surcharge) නැවත අයකර ගැනීමක් සිදු කර තිබේ.

ලංකා බැංකුව

9) පරීක්ෂණක

ලංකා බැංකුව (IBM /Informix) සෑරුවරයක්

i) රු. 5,139,463 වර්නාකමකින් යුත් භාණ්ඩ වෙන්විර් කැඳවීමකින් හොරව මුළුව ගෙන තිබේ. මේ සඳහා තාක්ෂණික කමිටු වාර්තාවක්ද ලබා ගෙන හොමැති. සහාපතිවරයට අනුව යම් හේතු මත වෙන්විර් පරීජාරියකට ගොමු වී නැති අතර රීට ආසන්නතම හ්‍රිය මාර්ගය වන අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා ගෙන ඇත. සසක* බැංකුව රු.2,864,362ක වර්නාකමකින් යුත් මෘදුකාංගයක් වෙන්විර් පරීජාරියක් සිදු හොකාට මුළුව ගෙන ඇත. මුදලී ගැනීමෙන් පසුව භාණ්ඩ ලබා ගත් බවට වන සටහන (Goods received note – GRN) භාවිතා කර හොමත. සහාපතිව අනුව “වෙන්විර් පරීජාරියක් සිදු හොකර මුළු ගැනීම් සිදු කර ඇත්තේ උක්ත භාණ්ඩයේ සුවිශ්ච බව, අලෙවිය සිදු කරන වෙළඳන් අඩු බැවින් සහ පැවති දැඩි අවශ්‍යතාව මතය.

ඡාතික නිවාස සංවර්ධන අධිකාරය

නිවාස 100 කින් යුත් අවිස්සාවේල්ල මානික්කාවත්ත නිවාස යෝජනා කුමාර පහත සඳහන් නිර්ණයන් සිදු කර තිබේ.

i) කොළඹ නැගෙරුව 2002 දී වික්‍රාමිය අත්හැර දමා තිබේ. මේ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රුප්‍රාණ සංස්ථාව රුපියල් මිලියන 10.6ක් ගෙවිය යුතු අතර මෙහෙක් ඒ සඳහා නීතිමය හ්‍රිය මාර්ගයන්ට පිවිස නැත. ii) ගිණුම් වාර්තා අනුව රුපියල් මිලියන 76.07 මේ වන විට වික්‍රාමිය සඳහා වියදුම් කර ඇති අතර සම්පූර්ණ කරන ලද නිවාස 75 ක් විකිණීම සඳහා නිවාස මුළු සංස්ථාවට ලබා දී ඇත. මේ සම්බන්ධ හේ ගිවිසුමකට විළැඳුව නැත.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සහාව (COPE)

මෙය තේරීම් කාරක සහාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීන් තිස් විස් දෙනෙකුගෙන් (31) යුත් කාරක සහාවකි. මෙම කාරක සහාවේ කාර්යය වහුදේ පාර්ලිමේන්තුව ඉඩිරියේ තබන ලද රාජ්‍ය සංස්ථාවක හෝ කිසියම් ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුවට පැවරී ඇත්තා වූ වෙළෙඳ හෝ වෙනත් ව්‍යාපාරයක් පරීක්ෂාවට භාජනය කරන ලද ගිණුම්, අයවැය හා වාර්ෂික අයේනම්ත්තු, මුදල් තත්ත්වය, මුදල් කටයුතු පිළිබඳ කාර්ය පරිභාරී හා සාමාන්‍ය කළමනාකාරීත්වය ගැන ද ඒ අනුව පැන නගින කවර හෝ කරුණක් ගැනද පාර්ලිමේන්තුවට වාර්තා කිරීමයි.

කාරක සහාව විසින් නියම කරනු ලබන රාජ්‍ය ආයතනයක සියලුම ගිණුම් අයවැය හා වාර්ෂික අයේනම්ත්තු, මුදල් තත්ත්වය හා කළමනාකාරීත්වය පරීක්ෂා කර කාරක සහාවට වාර්තා ලබා ගැනීම පිණිස කාරක සහාවේම සාමාජිකයින්ගෙන් සමන්වීත අනුකාරක සහා පත් කළ හැකිය.

කාරක සහා මෙන්ම අනුකාරක සහාවලටත් අයත් කාර්යයන් ඉට කිරීම පිණිස කවර හෝ පුද්ගලයෙකු කැඳවා ප්‍රශ්න කිරීමේ බලයත් ලිපි, ලේඛන හෝ ලියවීම් මෙන්ම ගබඩා හා වෙනත් දේපලවලට පිවිසීමේ බලයත් නිම් වේ.

කාරක සහාවේ ගණ පුරුණය සහික මන්ත්‍රීන් 04 දෙනෙකු විය යුතුය. මේ විස් විස් කාරක සහාව විපස් මන්ත්‍රී නියෝජනයක්ද සහිතව කාරක සහිකයන් 31 දෙනෙක් ගෙන් සමන්වීත වේ.

කේප් (COPE) හෙවත් රාජ්‍ය ගිණුම් කාරක සහාව විමසීමට ලක් කරන්නේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ පළාත් පාලන ආයතනවලට අදාළ කාර්ය සාධනය සහ ගිණුම් වාර්තා පිළිබඳවය.

මෙම කම්ටු අදාළ ආයතනවල ආයතන ප්‍රධානීන් කැඳවා විගණකාධිපතිගේ නිරීක්ෂණ සහිතව ආයතනවල කාර්ය සාධනය / කළමනාකාරීත්වය විෂයයෙහි විගණකාධිපතිගේ නිරීක්ෂණ පිළිබඳ විමසීමක් සිදුකෙරේ. විය පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන අතර පාර්ලිමේන්තු සහාගත කරන ලද ලියවීල්ලක් මෙස මුදුණාය වේ. විය කාරක සහා වාර්තාවක් මෙසද සැලකේ.

රජයේ විගණන ක්‍රියාවලිය කොතරම් දුරට ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට ගරු කරන්නේද ?

2014 මැයි මාසයේදී හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටපොල නැරඹීමට ගිය වික්සන් පාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවන් ඉල්ලා සිටියේ උක්ත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව නිසි විගණන වාර්තාවක් ලබා දෙන මෙසය.



අයවැය ක්‍රියාවලියේදී තුරවක් හැමකාව

අයවැය ක්‍රියාවලියේදී පුරවැකි භූමිකාව

අයවැය ක්‍රියාවලියේදී මහජනතාව, විද්‍යාත් කණ්ඩායම්, සිවිල් සංවිධාන ක්‍රියාධරයන් හා දේශපාලනයේ නියුතු ව්‍යවන් ලෙස අප සියලු දෙනාටම පැවරෙන පොදු වගකීම් පවතී. රටේ සංවර්ධනය ක්‍රියාත්මක කිරීමට උපකාර වන අයුරුන් නිසි වේලාවට අප බ්‍රඛ ගන්නා සේවා සඳහා රජයට බඳු මුදල් බ්‍රඛ දීමත්, අපෙන් ව්‍යෝග බ්‍රඛ ගන්නා මුදල් නිසි අයුරුන් යොදා ගන්නවාද යන්න පිළිබඳව ව්‍යෝගීමේන් පසුවීමත් විසේ තොවන අවස්ථාවලදී ඒ පිළිබඳ අදාළ ආයතනවලට පැමිණිලි කර අවශ්‍ය ක්‍රියාමාර්ගවලට ව්‍යුත්මත් ව්‍යෝගීම් පැවත්තා වේ.

මෙහිදී මහජනතාව වශයෙන් අප සහ වගකීම වන්නේ

- අපේ බඳු මුදල් බ්‍රඛ ගත් ආකාරය සහ විය වියදුම් කළ ආකාරය, අපේක්ෂිත අරමුණු සඳහා කාර්යක්ෂමව හා එමතායි ලෙස තිබුණේ දැයි සඳහන් සේවාදින වාර්තාවක් බැවින් විය කියවීම.
- මහජනතාවට අයවැය වාර්තාව සහ අදාළ අනෙකුත් තොරතුරු ව්‍යුතෙන්ම බ්‍රඛ ගැනීමට සැලැස්වීම හා එම තොරතුරු පැහැදිලි හා සරල ආකාරයෙන් ජනතාවට ඉදිරිපත් කිරීම.
- විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ පසු විහාර තොරතුරු, ගැටුලු සහගත කරුණු පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සඳහා මාධ්‍යයට නිසි තුම්බේදයක් පැවතිය යුතුය.
- විසේම විද්‍යාත් මණ්ඩල හා සිවිල් සංවිධාන ක්‍රියාධරයන්ගේ වගකීම විය යුත්තේ අයවැයට අදාළ විසර්ජන පනත, විගණකාධිපති වාර්තාව ආදිය අධ්‍යාපනය කර ජනතාව දැනුම්වත් කරන වැඩ පිළිවෙළක් සැකසීමය.
- අයවැයට අදාළ වාර්තා නිකුත් වීමෙන් පසු ඒ පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග හෝ නිශ්චිත ක්‍රියාමාර්ගයන්ට තොවුනු පිළිබඳවද ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළක් පැවතිය යුතුය. අයවැය වාර්තා නිකුත් වීමෙන් පසු වේවා මහජනතාවට පහසුවෙන් පිවිස බ්‍රඛ ගත හැකි ස්ථාන වන පුස්තකාල, විශ්ව විද්‍යාල, හා කාර්යාලවලට නිකුත් කිරීම මුදල් අමාත්‍යාංශයේ වගකීමය.
- මහජනතාව ලෙස අයවැය ක්‍රියාවලියේදී සම්බන්ධ විය හැකි තවත් ආකාරයක් වන්නේ සහභාගිත්ව අයවැය සැකසීම සඳහා දායක වීමය.

ශ්‍රී ලංකාවේ අයවැය ක්‍රියාවලිය තුළ විනිවිද්‍යාවයේ බිඳුවැටීමකට ලක් වී ඇති බව ජාත්‍යන්තර සම්ක්ෂණ වාර්තාවක් පෙන්වා දෙයි.

2012 වසරේදී ඉන්වනැපනල් බජරී පාරින්‍රෝපී මගින් විෂ්‍ය දක්වන රඳා සම්ක්ෂණ වාර්තාවට අනුව 2008 වසර හා සසඟා බැලීමේදී (විනිවිද හාවය), මහජන සහභාගිත්වය ගන කාරණා අතරින් ශ්‍රී ලංකාව 2012 වසර වහවිට අයවැය ක්‍රියාවලියේ පහත වැටීමක් පෙන්නුම් කරයි. මෙලෙක අයවැය ගාසම්බන්ධ විනිවිද්‍යාවයකින් රහිත වීමට අඩුවෙත ශ්‍රී ලංකාව හා සමාන අගයන් බඩා ඇති අනෙක් රටවල් වන්නේ රීජිත්තුව, මැසිබේෂියාව, නයිජර් හා රෝමානියා රාජ්‍යයන්ය.

රටවල් 100ක ආණ්‍යත්ව සිදු කර ඇති මෙම සම්ක්ෂණයට අනුව ශ්‍රී ලංකාව 2008 දී ලබා ගත් අගයන් පහළයාමෙන් තෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත. ඒ ලකුණු 21 කිනි. මෙහිදී සැම්බියාව ලකුණු 32ක් ද රීජිත්තුව ලකුණු 36ක් ද බඩා ඇත.


සහභාගිත්ව අයවැය සඳහා සැබැවේන්ම ජනතාවට සහභාගි විය හැකිද?

මූල්‍ය කටයුතු පරිපාලනය තුළ සහභාගිත්වය වර්ධනයට උදෑසී දෙන අතරම වගකීම් සහගත බව සහ විනිවිද බව පවත්වා ගැනීමට සහභාගිත්ව අයවැය උපකාරී වේ. විසේම සහභාගිත්ව අයවැය මගින් ප්‍රාදේශීය පරිපාලනයේ මූල්‍ය කටයුතු විධිමත්ව ගිණුම්ගත කිරීම තහවුරු කිරීමත් ව්‍යුහයේ ව්‍යුහය ආයතනවල හෝ ඉන් බැහැර පුද්ගලයන් ඒ ආයතනවල මූල්‍ය අයුතු මෙය පර්හරණය කිරීම අඩු කිරීමත් සිදු වේ. මෙහි තවත් වැදගත් අංශයක් වනුයේ ප්‍රමුඛතා හඳුනා ගැනීමට මෙන්ම අයවැය සැකසීමේ ක්‍රියාවලියෙන්ද ද නගරයේ අඩු ආදායම් ලාභීන් ඇතුළු ප්‍රජාව හවුල් කර ගැනීමය.

මෙම සඳහා සහභාගි වන්නේ

- කාන්තාවන්, යොඨවනයන්, දිළු හා අවධානමට ලක්ව සිටින පිරිස් ඇතුළු පොදු ජනතාව
- ජාතික හා කළාපීය නියෝජිතයින්
- නාගරික හෝ ප්‍රාදේශීය සභා සාමාජිකයින්
- කටයුතු සංචාරකය කිරීම හා තොරතුරු බඩා ගැනීම / ගොනු කිරීම සඳහා වගකීම දුරන නගර සභා තාක්ෂණික කණ්ඩායම
- සිවිල් සමාජ නියෝජිත පිරිස්
- පුද්ගලික අංශයේ සංචාරක යනාදීයයි.

මහජන සහභාගිත්ව අයවැය පිළිබඳ අම්බලන්ගොඩ නගර සහා ආදාශය



නගර සහාව නැත්තම් ප්‍රාදේශීය සහාව වසරකට වරක් සකස් කර සම්මත කර ගන්නා අයවැය ලේඛනය මගින් අදාළ පළාත් පාලන ආයතන ඉදිරි වසරේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සංවර්ධන කටයුතු මොනවාද යන්නත්, ජ්‍යෙෂ්ඨ වැය කරන මූල්‍ය ප්‍රමාණයන් තීරණය කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය සිදුවිය යුත්තේ මහජන සහභාගිත්වය ඇතිවය.

අම්බලන්ගොඩ නගර සහාව විධිමත්ව සැලසුම් කළ වැඩි පිළිවෙළක් ඔස්සේ රුපියල් මීලියන 202ක තරමේ විශාල මූලක් වියලුම් කරන ආකාරය තීරණය කිරීමේ බලය විහි සැඩි අයිතිකරුවන් වන ප්‍රදේශයේ මහජනතාවට ලබා දුන්නේය.

අය වැය සම්පාදන ක්‍රියාවලිය

- අම්බලන්ගොඩ නගර සහාවේ අයවැය සම්පාදන ක්‍රියාවලිය පටන් ගන්තේ අයවැයට මාස 08කට පමණ පෙර සිටය. මුළුන්ම සියලු අංශවලින් අයවැයට අවශ්‍ය මූලික තොරතුරු ලබා ගෙන වීම තොරතුරු පුරෝෂකථනය කරන ලදී.
- නගර සහාවට "සංවර්ධන උපදේශන" සහාවක් පිහිටුවනු ලැබේය. මේ සඳහා වීම පළාතේ පිටත වන දැන උගත් අත්දැකීම් සහිත ප්‍රජා නියෝජිතයන් පත් කෙරෙනි.
- නගර සහාවේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 13ක ප්‍රජා මත්ත්ඩල පිහිටුවීම සඳහා ජනතාවට ආරාධනා කරක උද්දේ පෝස්ටරයක් ප්‍රදාශනය කිරීම මගිනි.
- සෑම කොට්ඨාසයකටම රුපි ගොනුවක් විවෘත කර ජ්‍යෙෂ්ඨ පවත්වා ගෙන යැම සඳහා නිලධාරීයෙකු බැඟින් පත් කෙරෙනි.
- කොට්ඨාසයට වික බැඟින් ප්‍රජා මත්ත්ඩල පිහිටුවීමේ රැස්වීම පැවැත්වුණේ අදාළ නාගරක මත්ත්වරයාගේ මුළුසාහ යටතේ, පක්ෂ විපක්ෂ දේශපාලනයන් මෙන්ම නගර සහා සහාපතිවරයාගේ සහභාගිත්වයෙනි. 2014 වසරට ඒ නොවැනුවලට ඉටු විය යුතු සංවර්ධන අවශ්‍යතා ඉදිරිපත් කිරීමට ජනතාවට ආරාධනා කරන ලදී.

- ජනතා යෝජනා කොට්ඨාස මට්ටම්හි ලැයිස්තු ගත කරන ලද අතර ඒවාට ඇස්මේන්තු සකස් කළේ අදාළ නිලධාරීන්ය.
- ලැබුණු යෝජනා සංවර්ධන උපදේශක කාරක සහාවේදී ප්‍රමුඛතාව අනුව පෙළ ගස්වා මාසික සහා රැස්වීමේදී අනුමතියට ඉදිරිපත් කෙරෙනි.
- අවසන් ඇස්තමේන්තු සකස් කර අයවැය කටයුතු සඳහා මූල්‍ය අංශයට ඉදිරිපත් කිරීමෙන් පසු සහාවේ අනුමත යෝජනා ලැයිස්තුව ප්‍රමුඛතාව අනුව අයවැය ලේඛනයට ඇතුළත් කරනු ලැබේය. අනතුරුව අවසන් ඇස්තමේන්තු සකස් කර අයවැය කටයුතු සඳහා මූල්‍ය අංශයට ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය ලේඛනය සහා සම්මත කරන ලදී.

“අපි උත්සාහ කරන්නේ අපේ නගර වැකියන්ට උපරිම මට්ටම් සේවාවක් ලබා දීමටයි. සහාවේ කටයුතුවලට ක්‍රියාකාරීව සම්බන්ධ වීම ජනතාවගේ අයිතියක්” සහභාගීත්ව අය-වැය පිළිබඳව අදහස් දක්වීමින් අම්බලන්ගොඩ නගර සහා සහාපති තීතියු ව්‍යුම්. අරුණු ප්‍රදීප් මහතා පවසයි.

අයවැය ක්‍රියාවලිය අධික්ෂණාය කළ යුත්තේ ඇයි?

අයවැය අනුමත වීමෙන් පසු ප්‍රරෝධතානය කළ ආකාරයට වියදුම් සිදුවන්නේද? රජයට අපේක්ෂිත ආකාරයට ආදායම් ලැබෙන්නේද? විසේ නොලැබෙන්නේ නම් ඒ කුමන හේතු නිසාද? අයවැය මගින් ප්‍රරෝධතානය කරන ලද නමුත් යම් යම් වියදුම් අදාළ කාරණායට පරිභාහිර දේ සඳහා යොදවන්නේද? විසේ නම් ඒ ඇයි? ඒ ගෙන මහජනතාව සහ ආණ්ඩුව නිසි ලෙස දැනුම්වත් වන්නේද? විසේ නොවන්නේ නම් මහජනතාව ලෙස අප සිදු කළ යුත්තේ කුමක්ද?

දුර්වල මූල්‍ය කළමනාකරණය

සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල දුර්වල මූල්‍ය කළමනාකරණ තුම්බේදයක් පැවතිම හේතුකොට්ඨාස රජයට ලැබෙන අරමුදල් මෙන්ම වියදුම් ද නිසි ආකාරයෙන් සිදු කිරීම දුෂ්කර වේ. රාජ්‍ය භාණ්ඩාගාරය හේ මූල්‍ය අමාත්‍යාංශයට අදාළ මූල්‍ය වර්ෂය තුළ මූල්‍ය සංසරණය වන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැති අවස්ථාවල රජයේ ආයතනවලට වසරේ මූල්‍ය කාර්මු තුන තුළ අවශ්‍ය ප්‍රතිපාදන නොලැබී යාමට ඉඩ තිබේ. ඒ වෙනුවට අවසන් කාර්මුවේදී ප්‍රතිපාදන සියලුම ව්‍යැහි ආයතනයකට ලබේම මගින් රජයේ මූල්‍ය අනවශ්‍ය ලෙස නාස්ති වීමට ඉඩ ඇත.

මූලස වංචා හා අනුමිකතා

දුර්වල මූලස කළමනාකරණයක් පවතින අවස්ථාවලදී රාජ්‍ය නිලධාරීන්ට මහජන මුදල් අනිසි ලෙස ගොදා ගැනීම පහසු වේ. විශේෂයෙන්ම රජයේ ක්‍රම සම්පාදන / මිලදී ගැනුම් ක්‍රියාවලියේ පවතින අවධිමත් බව මූලස අනුමිකතා සිදු කිරීමට ඉඩ සලසයි.

අරමුදල් වෙනත් කටයුතු සඳහා යෙදුවීම

යම් අවස්ථාවලදී රජයේ අරමුදල් අනුමත කරන ලද වැඩසටහන වෙනුවෙන් බඩා නොදී වෙනත් පරිභාහිර දෙයක් සඳහා යෙදුවිය හැකිය.

රජයේ තැන්පතු අනපේක්ෂිත අවස්ථාවලදී වියදුම් සඳහා ගොදා ගැනීම

බොහෝ අනපේක්ෂිත දරුණු ස්වාභාවික ව්‍යක්ති අවස්ථාවලදී රජය සතු තැන්පත් වියදුම් සඳහා ගොදා ගැනීම්.

රජයේ අරමුදල් ප්‍රමාණවත් නොවන අවස්ථා

යම් අවස්ථාවලදී සමහර වැඩසටහන් සඳහා බඩා දෙන මූලස ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන අවස්ථා ද තිබේ. මෙම කරුණු කෙරෙහි නිසි අවබෝධයක් පවතින්නේ නම් සිවිල් සංවිධාන සහ ප්‍රඛේෂයේ ප්‍රජා සංවිධාන, ප්‍රාදේශීය දේශපාලන නායකත්වය හා වික්ව රජයේ අයවැය ක්‍රියාවලිය අධික්ෂණය කිරීමට අපටද වික් විය හැකිය. විශේෂ නිසි අධික්ෂණයක් සිදුවන විට රජයේ නිලධාරීන් මෙන්ම දේශපාලන නායකත්වයටද මූලස වංචා හා අනුමිකතා පිළිබඳ නිසි පියවර ගැනීමටත් එවා සිදුවීම වැළැක්වීම වෙනුවෙන් ක්‍රියත්මකවීමටත් සිදුවනු ඇත.

අයවැය ක්‍රියාවලිය අධික්ෂණයට අපට සම්බන්ධ විය හැකිද ?

මහජනතාව ලෙස අපටද අයවැය අධික්ෂණ ක්‍රියාවලියට සම්බන්ධ විය හැකිය. ඒ සමාජ විගණන කටයුතු සඳහා දායක වීම ඔස්සේය. මහජනතාව ලෙස අපට දායක විය හැකි කාර්යයක් වන්නේ අයවැය අධික්ෂණ කම්ටුවල කොට්ඨරුවත් වශයෙන් තෝ කාමාලිකයෙන් වශයෙන් කටයුතු කිරීම තුළින් දූෂණය සඳහා ඇති ඉඩ ප්‍රස්ථා පහළ නොමය. තමාගේ ප්‍රඛේෂයේ

සංචරිතයට යොදවන මුදලින් නිසි සංචරිතයක් ඉටු වන්නේ දැයි සොයා බලන කුමවේදය හඳුන්වන්නේ “සමාජ විගණනය” ලෙසය.

මේ ආකාරයට මහජන සහභාගිත්වය ඇති කිරීම මෙන්ම මහජනතාව රාජ්‍ය පාලනය හා රාජ්‍ය නිලධාරීන් සමග මතා සම්බන්ධයක් පවත්වා ගැනීම නිසා රාජ්‍ය නිලධාරීන්ට ද රහස්‍යගත තත්ත්වයක් යටතේ කටයුතු කිරීම හා අසීම්ත මෙස සිය අම්මතයට අනුව කටයුතු කිරීමට වෙනස් කිරීමට සිදුවෙයි. විසේම විමතින් දූෂණයට ලැබෙන ඉඩකඩු සීමා වෙයි.

නැගෙනහිර පළාතේ පුරුහුම ව්‍යාපෘතිය මහජන විගණනය*

විරුව්‍යපත්තු ප්‍රාදේශීය සභාව විසින් උරුගාමම් නව ගම්මාන පාර ඉදිකරන විට කොන්ත්‍රිට් මිශ්‍යනය සඳහා ගෙවේ වැමි යොදා ගත්තේය. කොන්ත්‍රිට් විකට සුදුසු ලොකු වැමි යොදා නොගෙන බිත්ති කපරාරුවට ගන්නා ජීන් වැල්ල මෙහිදී භාවිත කරන ලදී. සමාජ විගණන කම්ටු මේ ගැටුවට හඳුනා ගෙන ව්‍යාපෘති තක්සේරු කම්ටුව වෙත වාර්තා කළේය. වහා තුළාත්මක වූ විම කම්ටුව වැඩ බිමට ගොස් පරික්ෂා කර බැලා ලොර ලොළනක ගං වැල්ල ආපසු හරවා යවා ඒ වෙනුවට හොඳ තත්ත්වයේ කොන්ත්‍රිට්වලට සුදුසු වැමි ගෙන්වා ගැනීමට කටයුතු කළේය.

පෝරතිවි පත්තු ප්‍රාදේශීය සභාවේ කුම්බලවත්ත මාණික්ක පුල්ලයාර් කේවිල පාර විම පුද්ගලයේ සමාජ විගණන කම්ටුව විසින් තක්සේරු කර එයට අදාළ සමාජ ලකුණු (Social score card) සටහනක් සකස් කළේය. මෙමෙස සමාජ සේවා සපයන ආයතන පිළිබඳ සටහන් පිළියෙළ කර පොදු ස්ථානවල පුද්ගලනය කිරීම හරහා විම ආයතනද තම සේවාව, කාර්යය සාධනය පිළිබඳ වටහා ගන්නා අතරම වඩාත් හොඳ සේවාවක් ලබා දීමටද නිරන්තරව උත්සාහ ගනී.

* පුරුහුම ව්‍යාපෘතියේ ජනතා සහභාගිත්වය - සුභාමිත්‍ය ලෝගනාදන් (නගර උදාව, පුරුහුම 2013)

අයවැයට අදාළ නීතිරිති වකුලේඛ

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම් ප්‍රමිත (ශ්‍රී ල රා අ ග ප)

ඉහත කරනු ඇත්තා සම්බන්ධයෙන් වූ රාජ්‍ය ව්‍යාපාර අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක 3/2013 සහ 2013.10.02 දිනයේ වකුලේඛය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරමි. ඒ අනුව පහත සඳහන් පරිදි රාජ්‍ය අංශය සඳහා වූ ගිණුම්කරණ ප්‍රමිත 10ක් වෘත්තින් නඳුන්වා දී ඇතේ.

01	ශ්‍රී ල රා අ ග ප 1	මුල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම
02	ශ්‍රී ල රා අ ග ප 2	මුදල් ප්‍රවාහ ප්‍රකාශ
03	ශ්‍රී ල රා අ ග ප 3	ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තුවල වෙනස්වීම් හා වැරදි නාය ගිණුම් පිරිවැය
04	ශ්‍රී ල රා අ ග ප 4	විදේශ විතිමය අනුපාතයන්හි වෙනස්වීම්වල බලපෑම්
05	ශ්‍රී ල රා අ ග ප 5	වාර්තා කරන දිනෙන් පසු වෙනස් වීම්
06	ශ්‍රී ල රා අ ග ප 6	දේපාල පිරියත හා උපකරණ
07	ශ්‍රී ල රා අ ග ප 7	ප්‍රතිපාදන, අකම්හාවන බිඝුකම් හා අකම්හාවන වත්කම්
08	ශ්‍රී ල රා අ ග ප 8	තොග
09	ශ්‍රී ල රා අ ග ප 9	අගය තුවමාරු ගනුදෙනුවලින් පැන නගීන අය හාර
10	ශ්‍රී ල රා අ ග ප 10	

02. ජාතකන්තරව පිළිගත් විශිෂ්ට පැවත්තන්ට අනුකූලව පලාත් පාලන ආයතනවල සහ පලාත් සහාවල මුල්‍ය විශ්ලේෂණය සැලසුම් කිරීම හා කළමනාකරණය වැඩිදියුණු කිරීම පහසු කෙරෙන ගුණාත්මක මුල්‍ය ගිණුම්කරණය සහ වාර්තාකරණය සඳහා ආකෘතිමය රාමුවක් මෙම ගිණුම් ප්‍රමිත මගින් සැපයේ.

03. දැනටමත් උපවිත කුමය මත ගිණුම් තබන නිසා සියලුම පලාත් පාලන ආයතනවලට මෙම ගිණුම් ප්‍රමිත අදාළ වේ. උපවිත ගිණුම් කුමය මත ගිණුම් තබේම ආරම්භ කළ පසු පලාත් සහාවලටද මෙම ගිණුම් ප්‍රමිත උපයෝගී කර ගත හැකිය.

04. සම්ම පලාත් සහාවකම මෙම ගිණුම් ප්‍රමිත ක්‍රියාත්මක කිරීම පහසු කිරීම සම්බන්ධව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා වර්ලත් ගණකාධිකරණ ආයතනයේ රාජ්‍ය අංශය වන රාජ්‍ය මුල්‍ය ගණකාධිකරණ සංගමය සැලසුම් කරමින් පවතී.

05. සියලුම ගණකාධිකාරීන් හා මුල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම හා ඉදිරිපත් කිරීම හා සම්බන්ධ සියලුම තිබාරීන් මෙම දැනුවත් කිරීමේ පාදාලාවට සහභාගි කරවා ඉන් උපරිම ප්‍රයෝගනය ගැනීමට සැලස්වන්නේ හම් බෙහෙවින් අගය කරමි.

ආර්.එෂ්.එෂ්.කේ රණවක
ලේකම්
පලාත් සහා හා පලාත් පාලන අමාත්‍යාංශය

පිටපත- විගණකාධිපති

රාජ්‍ය මූදල් වතුලේඛ අංක- 01/2012

ප්‍රජා පාදක සංවිධාන සඳහා සංස්ථ කොන්ත්‍රාත් පැවරීමේ කුමය
ප්‍රජා පාදක සංවිධාන සඳහා සංස්ථ කොන්ත්‍රාත් පැවරීම සම්බන්ධව නිකුත් කර ඇති
රාජ්‍ය මූදල් වතුලේඛ 452 හි සඳහන් උපදෙස් හා බැඳෙනු ලැබේ.

2. ප්‍රජා පාදක සංවිධානවලට රජයේ කොන්ත්‍රාත් පැවරීම සඳහා සුදුසුකම් තක්සේරු
කිරීමේ නිර්නායකයක් ලෙස විම සම්ති ඉක්වාඩි ආයතනයේ ලියාපදිංචි විම අවශ්‍ය
නොවේ.

3. ප්‍රජා පාදක සංවිධානවලට සංස්ථ කොන්ත්‍රාත් පැවරීමේදී බල පැවැත්වෙන කොන්දේසි
සහ අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත පහත දැක්වේ.

3.1 දෙපාර්තමේන්තු ප්‍රධානීය සහ ප්‍රදේශීය ලේකම්වරයා විසින් නම් කරනු
ලබන නියෝජිතයන් දෙදෙනෙකුගෙන් සමන්විත තුපුද්ගල කම්ටුවක් මෙහි 3.2 යටතේ
සඳහන් කර ඇති සුදුසුකම් පරික්ෂා කර සනාථ කිරීමෙන් අනතුරුව පහත සඳහන්
ප්‍රජා පාදක සංවිධාන වෙත ඉදිකිරීම් වැඩ කොන්ත්‍රාත්තු පැවරීය හැකිය.

- I. සමෘද්ධි බලකායන් / සමෘද්ධි සම්ති
- II. විවිධ සේවා සමුපකාර සම්ති
- III. සමුපකාර කම්කරු සම්ති (කම්කරු සේවා සඳහා පමණක්)
- IV. ග්‍රාම සංවර්ධන සම්ති
- V. පාසල් සංවර්ධන සම්ති (බල සීමා ප්‍රදේශයට අනුළව පාසල් පරිග්‍රයන්හි ක්‍රියාත්මක)
- VI. අනුමත ගොවී සංවිධාන
- VII. ග්‍රාමෝද්‍ය මණ්ඩල හා ප්‍රජා සංවිධාන සම්ති (පළාත් පාලන ක්ෂේත්‍රයේ සංවර්ධන
කටයුතුවලට දායක වන්නා වූ සම්ති)
- VIII. ගැලීදිය මහජන සමාගම
- IX. සහායිත්ත කළමනාකරණ අධිකාරීය යටතේ ලියාපදිංචි කරන දෙ සහායිත්ත කළමනාකරණ සංඛ්‍යා
- X. විනාරස්ථ කාර්ය සාධක සම්ති (ස්වකිය විනාරස්ථාන හා දහම් පාසල් පරිග්‍රයන්හි
ක්‍රියාත්මක)
- XI. විනාරස්ථ දායක සහා (ස්වකිය විනාරස්ථාන හා දහම් පාසල් පරිග්‍රයන්හි
ක්‍රියාත්මක)
- XII. සමාජ සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පාතික වැඩිහිටි ලේකම්
කාර්යාලයේ ලියාපදිංචි ගුම්පය වැඩිහිටි කම්ටුව
- XIII. ප්‍රාදේශීය ලේකම්වරයාට සැහීමක පත් විය හැකි දෙපාර්තමේන්තු ප්‍රධානීන්
විසින් හඳුනා ගෙන්නා ප්‍රජා සංවිධාන

3.2 මෙම ප්‍රජා පාදක සංවිධාන පිළිබඳව ඉහත කි කම්ටුව විසින් පහත සඳහන් මිශ්‍ර
ලේඛන පරික්ෂා කර යොශනාව සමාලෝචනය කිරීමෙහි අනතුරුව සුදුසු ප්‍රජා පාදක
සංවිධානවලට වැඩ කොන්ත්‍රාත් පැවරීම නිර්දේශ කළ හැකිය.

- I. බැංකු ප්‍රකාශ හා අධිරා පහසුකම් අනුමත කරන සමෘද්ධි බැංකු, සමුපකාර බැංකු
හෝ ගුම්පය බැංකු විනි මූල්‍ය ආයතන විසින් බැංකු සහ මූල්‍ය පහසුකම් ඇති බවට
සනාථ කෙරෙන මිශ්‍ර ලේඛන

- II. සමාන වැඩි පිළිබඳව පෙර ප්‍රාග්‍රෑහකම්වලට තායක වී ඇති බවට අදාළ සහතික හෝ ඉටු කර ඇති වැඩි
- III. පිළිබඳව මෙන්ම වේවායේ ප්‍රමිතින් පිළිබඳව සංස්කරණ පත් විය හැකි සාක්ෂි
- IV. අවුරුද්දකට පෙර පිරිනමන ලද නමත් අසම්පූර්ණ කොන්ත්‍රාත් ඇතුළුව ඉකුත් වසර තුළ ඔවුන්ට පිරිනමන ලද කොන්ත්‍රාත් වැඩි පිළිබඳව අදාළ සම්තිය නිකුත් කර ඇති ප්‍රකාශයක් (කොන්ත්‍රාත් නාමය, ස්ථානය, සේවාදායක, කොන්ත්‍රාත්තුවේ විවිධාකම හා වර්තමාන තත්ත්වය)
- V. අදාළ කාර්ය උප කොන්ත්‍රාත් නොදෙන බවට සම්තියෙන් නිකුත් කළ ප්‍රකාශයක් (උප කොන්ත්‍රාත්වල යෙදුනහොත් විවිධ සම්ති / සංවිධාන අසාධා ලේඛනගත කළ යුතුය)

3.3 කොන්ත්‍රාත්තුව පිරිනමන අවස්ථාවේදී අදාළ ප්‍රජා පාදක සංවිධානය කොන්ත්‍රාත්තුනකට වඩා වැඩි කොන්ත්‍රාත් ප්‍රමාණායක නිරත වී නොසිරිය යුතුය. විසේ වුවද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ආවරණය වන පරිදි පිහිටුවා ඇති යම් ප්‍රජා පාදක සංවිධානයක බිම ප්‍රදේශීය මුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වන අවස්ථාවකදී සහ විම කොට්ඨාසයේ විවිධ ක්ෂේත්‍රයන්හි කොන්ත්‍රාත් වැඩි ඉටු කිරීමට ප්‍රමාණවත් මූල්‍ය, ඉම සහ ව්‍යවසායක හැකියාවන් ඇති බවට පෝදේගලුවම සංස්කරණ පත් වන අවස්ථාවක ප්‍රාදේශීය ලේකම්වරයාට දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුමතිය ඇතිව යම් ප්‍රජා පාදක සංවිධානයකට කොන්ත්‍රාත්තුනකට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දිය හැකිය.

3.4 පවරනු බඩන කොන්ත්‍රාත්තුව ප්‍රජා පාදක සංවිධානයේ / සම්තියේ බල ප්‍රදේශ සීමාවන් තුළ විය යුතුය.

3.5 දෙපාර්තමේන්තු ප්‍රධානීය, අදාළ දිස්ත්‍රික් ලේකම්වරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයා මෙම ප්‍රජා පාදක සංවිධානය විසින් කරනු ලබන කොන්ත්‍රාත්තු කටයුතු මනා ප්‍රමිතියකින් යුතුව සිදු කරනු බවටත්, අදාළ තාක්ෂණික අධික්ෂණාය සිදු කිරීමට අවශ්‍ය කටයුතු පිළියෙළ කරන බවටත් වග බලා ගත යුතුය.

3.6 ඉටු කරනු ලබන කාර්ය පිළිබඳව ප්‍රජා පාදක සංවිධානයේ නම, විම ව්‍යුහපාතියට රාජ්‍ය දැරූ වියදුම, ප්‍රජා පාදක සංවිධානයට කොන්ත්‍රාත්තුව ලබා දුන් ආයතනයේ නම, ප්‍රතිලාභීන් ගණන අදාළ විසින් සහිත නාම ප්‍රවරුවක් ප්‍රදේශයේ ප්‍රජාවගේ දැන ගැනීම සඳහා සකස් කළ යුතුය.

4. මෙයට අදාළව රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ 3.9.1 ට අදාළව නිකුත් කර ඇති අතිරේක සහ රාජ්‍ය මුදල් වතුලේ අංක 452 අවලංගු කරනු බඩන අතර වී වෙනුවට මෙම වතුලේ පාලනය අදාළ කර ගන්නා ලෙස දැන්වම්.

පී.ඩී. ජයස්‍රින්දර
හාන්ස්බාගාර ලේකම්

අයවැය හා

පුරවැකියා

ප්‍රාන්ස්ටේරන්සි ඉන්ඩියානේනල් ශ්‍රී ලංකා

ප්‍රාන්ස්ටේරන්සි ඉන්ඩියානේනල් ශ්‍රී ලංකා යනු දියුණු මැබිල්ම සිය මූලික අරමුණා කරගතිම්හි ලොව පුරා ක්‍රියාත්මකවන ප්‍රාන්ස්ටේරන්සි ඉන්ඩියානේනල් හි ශ්‍රී ලංකික නියෝධිතායතනයයි. ලොව පුරා රටවල් සියයකට අධික ප්‍රමාණයක් පුරා විහිදී ඇති ප්‍රාන්ස්ටේරන්සි ඉන්ඩියානේනල් සමක්ත ජාලයම විනිවිද්‍යාවය, වගවීම හා යහපාලන ප්‍රතිපත්ති ප්‍රවර්ධනය වෙනුවෙන් කැපවී ක්‍රියාකරයි.

ප්‍රාදේශීය පාලනය තුළ විනිවිද්‍යාවය හා වගවීම ඉහළ නැංවීමේ වැඩසටහන

ප්‍රාදේශීය පාලන ආයතන හා එහි ප්‍රතිලාභීත්වන මහජනතාව අතර පවත්නා දුරස්ථාවය අවම කරමින්, මහජනතාව පාලනයේ කොටස්කරුවන් බවට පත්කිරීමත්, ප්‍රාදේශීය පාලනය සඳහා පුළුල් මහජන සභනාගීත්වයක් ඇති කිරීමත්, ප්‍රාදේශීය සහා හා නගර සහා සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ගුණාංග වික්‍රීම් අරමුණු කරගතිම්න් මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලැබේ.

ප්‍රාන්ස්ටේරන්සි ඉන්ඩියානේනල් ශ්‍රී ලංකා
අංක 183/5, නිකිලෝවල් ප්‍රාර, කොළඹ 06

දුරකථන - (94) 11 4369781
තැක්ස් - (94) 11 2514588
වෙබ් අඩවිය - www.tisrilanka.org



ISBN: 978 - 955 - 1281 - 68 - 7